



ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව

වාර්ෂික වාර්තාව
2018-2019

පටුන

දැක්ම, මෙහෙවර සහ ආයතනික අරමුණු.....	04
අරමුණු, කර්තව්‍යයන්, සේවාවන් සහ වසර තුළ ප්‍රගතිය.....	05
සංස්ථාපිත තොරතුරු.....	06
සභාපතිතුමාගේ පණිවිඩය.....	07
ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්.....	08 - 09
හිෂ්පාදන කළඹ.....	10 - 12
ව්‍යාපාර සමාලෝචනය.....	13
රැකියා උත්පාදනය.....	14
ආයතනික පාලනය.....	15
විශේෂ මූල්‍ය සිදුවීම්.....	16
විශේෂ මූල්‍ය සිදුවීම්වල ප්‍රස්ථාරික නිරූපණය.....	17 - 18
සංස්ථාවේ අංශවල කාර්යසාධනය.....	19 - 20
විගණකාධිපති වාර්තාව.....	21 - 22
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.....	23
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.....	24
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය.....	25
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය.....	26 - 27
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්.....	28 - 45

දැක්ම, මෙහෙවර සහ ආයතනික අරමුණු

අපගේ දැක්ම

දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම

අපගේ මෙහෙවර

ශ්‍රී ලංකාවට ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වීමට සහාය වීමේ අරමුණින් පාර්ශවකාර අභිලාෂ පවත්වා ගනිමින් අනෙකුත් සියලු අංශවල අවශ්‍යතා සපුරාලන අතර මූලිකවම රාජ්‍ය අංශයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස ඊට අවශ්‍ය සියලු නිෂ්පාදන හා සේවා සැපයීම.

ආයතනික අරමුණු

සාධාරණ ඉපැයුම් ඉපැයීම, පුද්ගල හා වෘත්තීය සංවර්ධනයට දායකවීම සහ විශේෂිත සන්නාම හරහා නිෂ්පාදන නායකත්වය ස්ථාපිත කිරීම.

අරමුණු, කාර්යයන්, සේවාවන් සහ වසර තුළ ප්‍රගතිය

මෙහෙයුම් අරමුණු

- ▣ විවිධත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා විකුණුම තුළින් වෙළඳපොළ ස්ථාවර කිරීම.
- ▣ කිරිතිමත් සහ විශ්වසනීය ජාත්‍යන්තර සන්නාම අප රට තුළ නියෝජනය කිරීම.
- ▣ ආයතනයේ ආදායම සහ ලාභය වර්ධනය කිරීම මගින් එහි කාර්යක්ෂමය ස්ථාපිත කිරීම.
- ▣ රාජ්‍ය අංශයේ අවශ්‍යතා ඵලදායීව සැපයීම මගින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම.
- ▣ ආයතනයේ ප්‍රධාන නිෂ්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම පිණිස ක්‍රියාමාර්ග ආරම්භ කිරීම.
- ▣ රාජ්‍ය ප්‍රතිපත්ති, පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩලය කෙරෙහි නිරන්තර අවධානය යොමුකිරීම මගින් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.

මෙහෙයුම් උපායමාර්ග

- ▣ පාරිභෝගික පදනම සහ ප්‍රවේශ්‍යභාවය පුළුල් කිරීම.
- ▣ පාරිභෝගික අවශ්‍යතාවය අනුව නිෂ්පාදන කළඹ ඉහළ නැංවීම.
- ▣ මෙහෙයුම් සම්පත් කළමනාකරණය තුළින් වෙබ් සබල ව්‍යාපාරික කළමනාකරණය සහ දත්ත කළමනාකරණය සහ ප්‍රසම්පාදන අනුමතිය.
- ▣ ප්‍රධාන නිෂ්පාදන කාර්යක්ෂමතාව සක්‍රීය සහ සවිල සහභාගිත්වය.

වසර තුළ ප්‍රගතිය

අපගේ මූල්‍ය ව්‍යාපාරික ආදායම රු. මිලියන 3,474ක වටිනාකමක් වාර්තා කරන ලදී. සමාලෝචිත වර්ෂය තුළ අනෙකුත් මෙහෙයුම් ආදායම රු. මිලියන 2.6ක් විය. බදු පූර්ව ශුද්ධ අලාභය රු. මිලියන 32.5ක් ලෙස පෙන්නුම් කළ අතර මුළු ස්කන්ධ ප්‍රමාණය වසර තුළ රු. මිලියන 786 දක්වා අඩු වුණි.

2019 මාර්තු අවසන් වන විට සංස්ථාවේ සේවක සංඛ්‍යාව 436 ක් විය.

නිෂ්පාදන ආයතන සමග හවුල්කාරිත්වයෙන් අපගේම STC සන්නාමය සහිත නිෂ්පාදන ස්ථාපිත කිරීමට අප සැලසුම් කර ඇති අතර නිෂ්පාදන මාලාවක් සැලසුම් කරමින් පවතී.

සංස්ථාපිත තොරතුරු

- සමාගමේ නම :** ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
- තෛතික තත්ත්වය :** 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ එස්.ටී.සී. ජෙනරල් ට්‍රේඩිං සමාගම වශයෙන් පැවැති නම 2010.10.01 දින ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලෙස වෙනස් කරන ලදී. පූර්වයෙන්, 1982 අංක 17 දරන රාජ්‍ය සමාගම් පනත යටතේ සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩිං සමාගම ලෙස ස්ථාපිත කරනු ලැබූ එය ඊට පෙර 1970 අංක 33 දරණ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ පනත යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලෙසින් හඳුන්වනු ලැබීය. සමාගම වෙළඳ අමාත්‍යාංශයට අනුබද්ධව පවතී.
- සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ :**
 - ආචාර්ය ඒ. එම්. ජමිල් මහතා - (2018.06.08 දින ඉල්ලා අස්විය)
 - හුසේන් ඒ. බසිරා මහතා - (2018.06.22 දින සම්බන්ධ විය)
 - (2019.11.26 දින ඉල්ලා අස්විය)
 - යෝගා පෙරේරා මහතා - (2020.01.24 දින සම්බන්ධ විය)
- අධ්‍යක්ෂ මණ්ඩලය :**
 - එස්. එල්. ඩීන් මහතා - (2015.02.02 දින සම්බන්ධ විය)
 - ඩී. ජීවානන්දන් මහතා - (2018.11.23 දින ඉල්ලා අස්විය)
 - ඒ. නිතාර්සන් මහතා - (2018.11.23 දින ඉල්ලා අස්විය)
 - ටී. ඒ. චීරසේන මහතා - (2015.12.01 දින සම්බන්ධ විය)
 - එස්. ඉලංගතිලක මහතා - (2018.09.05 දින ඉල්ලා අස්විය)
 - කේ. ආරියවත්ස මහතා - (2018.11.21 දින ඉල්ලා අස්විය)
- සමාගම් ලේකම් :** කේ. එල්. මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් (පුද්) සමාගම
- විගණක :** විගණකාධිපති
ජාතික විගණන කාර්යාලය,
අංක. 306/72,
පොල්දූව පාර,
බත්තරමුල්ල.
- බැංකුකරුවන් :** මහජන බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සම්පත් බැංකුව
- ලියාපදිංචි කාර්යාලය :** තැ.පෙ. 1686,
100, නවමි මාවත,
කොළඹ - 02,
ශ්‍රී ලංකාව.
දුරකථනය : +94 2422341-3
ෆැක්ස් : +94 2447970
විද්‍යුත් තැපෑල: lankagen@slt.net.lk
වෙබ් අඩවිය : www.stcgeneral.com
- සමාගම් ලියාපදිංචි අංකය :** PB 863
- සේවක සංඛ්‍යාව :** අවසන් වූ වර්ෂය තුළ සමාගම විසින් සේවකයන් 436 දෙනෙකු සේවයේ යොදවන ලදී.

සභාපතිතුමාගේ පණිවිඩය

2018/2019 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ (නීතිගත) සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

බාහිර ව්‍යාපාරික පරිසර බිහිදැසුන

2017 වසර තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය 3.42%ක් වූ අතර 2018 වසරේදී එය 3.2% දක්වා තවදුරටත් පහළ වැටුණි. එම සෘණාත්මක ප්‍රවණතාව 2019 වසරේදී ද අඛණ්ඩව පැවැති අතර 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතය 2.7%ක්ව පැවැතුණි. ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත මන්දගාමීත්වය සහ වියදම් අඩුකිරීමේ රජයේ ප්‍රතිපත්තිය එම කාලසීමාව තුළ සෘජුවම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි බලපාන ලදී. අඛණ්ඩ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම නිශේධනාත්මක තත්ත්වය යම් සාධනීය මට්ටමක් තුළ කළමනාකරණය කිරීමට සංස්ථාවට හැකි වූ අතර ඉදිරි වසරේදී වඩා ඉහළ කාර්යසාධනයක් අපේක්ෂා කරයි.

2018-2019 තුළ සංස්ථාවේ ප්‍රගතිය

වාර්තා වූ මුළු ව්‍යාපාරික ආදායම රු. මිලියන 3,474ක් වූ අතර 2017/2018 පෙර වසර හා සැසඳීමේදී එය සෘණ වර්ධනයක් විය. සමස්ත ආර්ථික මන්දගාමීත්වය වසර තුළ සමස්ත ව්‍යාපාරික කටයුතු කෙරෙහි සෘජුවම බලපාන ලදී. ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ සාමාන්‍ය මහජනතාවගේ ක්‍රය ශක්තිය හීන කළ බාහිර සාධක සහ රාජ්‍ය අංශයේ ක්‍රියාකාරකම් කෙරෙහි අනුගමනය කළ දැඩි පිළිවෙත් නිසා රාජ්‍ය අංශය මන්දගාමී වර්ධනයක් අත් විඳීමයි. රාජ්‍ය අංශය සඳහා ප්‍රධාන සැපයුම්කරුවා වීම නිසාවෙන්, නියාමන අධිකාරීන් විසින් රජයේ පිරිවැය කපා දැමීමේ තීරණය, පිරිවැටුම අඩුවීම කෙරෙහි සෘජුවම බලපාන ලදී. කෙසේ වෙතත්, මූලික අයිතම සඳහා වන ඉල්ලුම ස්ථාවර මට්ටමක පවතින බැවින් කාර්යාල සැපයුම් අංශයේ පිරිවැටුමෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබුණි. තීරු බදු සාප්පුවේ සහ රසායන ද්‍රව්‍ය අංශය හැරුණු විට අනෙකුත් සියලු අංශ 2018/2019 වර්ෂ තුළ දළ ලාභ ආන්තිකයේ වර්ධනයක් වාර්තා කර තිබුණි. තීරු බදු සාප්පුවේ පිරිවැටුම පහත වැටීම දළ ලාභයේ සමස්ත පාඩුව කෙරෙහි බලපෑ අතර ඒ අනුව වසර දෙකම තුළ පිරිවැටුම මත 18% ක එකම මට්ටමින් පැවතුණි. පෙර වසර හා සැසඳීමේදී, අනෙකුත් මෙහෙයුම් වියදම් රු. මිලියන 18 සිට මිලියන 2.6 දක්වා අඩුවුණි. මූල්‍ය විශ්ලේෂණ බලපෑම හැර මුළු වියදම පෙර වසර හා සැසඳීමේදී 9%කින් පහත වැටුණු අතර මූල්‍ය විශ්ලේෂණ සුළු වශයෙන් වැඩි වී තිබුණි. සමස්ත අවසාන ඵලය රු. මිලියන 29ක සෘණ ශුද්ධ ලාභයක් විය. කොටසක් සඳහා ඉපයුම්, පෙර වසරේ ධන 6.870 සාපේක්ෂව කොටසක් සඳහා 2.7 ක සෘණ වටිනාකමක් වාර්තා කරන ලදී.

2019 මාර්තු 31 දිනට මුළු සේවක සංඛ්‍යාව 436ක් විය.

අනාගත සැලසුම්

- ශුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට සැපයීම මගින් පාරිභෝගික තෘප්තිමත්තාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සහ රාජ්‍ය සහ පුද්ගලික යන අංශ දෙකෙහිම වෙළඳපොළ කොටස වැඩි කිරීම සඳහා අඛණ්ඩ පසු විකුණුම් සේවා සිදු කිරීම. රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාරව රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා විශේෂිත ණය යෝජනා ක්‍රමයක් යටතේ නව නිපැයුම් හඳුන්වාදීම සහ විනිමය අනුපාත අවදානම් අඩු කිරීම පිණිස විදේශ වෙළඳපොළ වෙත පිවිසීමේ හැකියාව සොයා බැලීම.
- ලාභාන්තිකය වර්ධනය කිරීමේ අරමුණින් දේශීය වෙළඳපොළ ඉල්ලුමක් සහිත ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන්හි ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිතයා බවට පත්වීමට ඇති හැකියාව සොයා බැලීම.
- කාර්යසාධනය සහ ශුද්ධ ලාභය ඉහළ නැංවීම පිණිස මුදල් ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා තොග පිරිවැටුම් සහ ණයගැතියන්ගේ පිරිවැටුම් අනුපාත වැඩි දියුණු කිරීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම මගින් ද මූල්‍ය පිරිවැය අඩු කිරීම.

ආයතනයේ අනිවැරදි වෙනුවෙන් පෙරාතී කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ලත් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමින්, ගරු වෙළඳ අමාත්‍යතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලයේ මගේ සහෝදර සාමාජිකයන්, අපගේ බැංකුකරුවන් සහ මූල්‍ය වර්ෂය තුළ අපගේ සාර්ථකත්වය සඳහා දායක වූ සියලු පාර්ශවකරුවන්ට ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.



යෝනා පෙරේරා
සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ
සාමාන්‍යාධිකාරී
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි
මූල්‍ය කළමනාකරු

නම

හුසේන් ඒ. ඩයිරා මහතා
චම්ලා ඉද්දමල්ගොඩ මිය
එම්. එන්. මහේෂ් මෙන්ඩිස් මහතා
මෙරිල් කෝනිස් මහතා

අංශ ප්‍රධානීන්

රසායන ද්‍රව්‍ය හා ආශ්‍රිත නිෂ්පාදන අංශය

සහකාර කළමනාකරු

කේ. එච්. ගුණවර්ධන මහතා

කාර්යාල උපකරණ සැපයුම් අංශය

සහකාර කළමනාකරු

කේ. එල්. එස්. ජයන්ති මිය

ගෘහ උපකරණ අංශය

සහකාර කළමනාකරු

එන්. පී. රණසිංහ මිය

තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශය

සහකාර කළමනාකරු - විකුණුම්

කේ. එච්. අනුපමා පීරිස් මිය

තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා අංශය

කළමනාකරු - තො.ස.තා. සේවා

එම්. අයි. එම්. අසාර් මහතා

සහකාර කළමනාකරු - තො.ස.තා. සේවා

කේ. ජී. එස්. ජනක මහතා

විදුලි හා විද්‍යුත් උපකරණ අංශය

කළමනාකරු

කේ. එල්. පතිරණ මහතා

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා උපකරණ අංශය

සහකාර කළමනාකරු

මධුශානි අකුරුගොඩ මිය

බැටරි අංශය

කළමනාකරු

ඩී. කේ. ජයසූරිය මිය

ඉදිකිරීම්, ලෝහ භාණ්ඩ සහ කාර්යාල ගෘහභාණ්ඩ අංශය

සහකාර කළමනාකරු

අනුරුද්ධ මහේෂ් මිය

මෝටර් රථ වයර් අංශය

සහකාර කළමනාකරු

සරෝජා ද සිල්වා මිය

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්

අංශ ප්‍රධානීන්

පාරිභෝගික භාණ්ඩ අංශය

කණිෂ්ඨ විධායක නිලධාරී

විශේෂ ව්‍යාපෘති සහ අලෙවි

සහකාර කළමනාකරු

ප්‍රදර්ශනාගාර මෙහෙයුම්

කළමනාකරු

නිරු බදු රහිත වෙළඳ අංශය

සහකාර කළමනාකරු

ප්‍රසම්පාදන අංශය

සහකාර කළමනාකරු

මූල්‍ය අංශය

ගණකාධිකාරී

තොරතුරු තාක්ෂණ අංශය

වැඩ බලන ජ්‍යෙෂ්ඨ කළමනාකරු

විගණන අංශය

කළමනාකරු - අභ්‍යන්තර විගණනය

මානව සම්පත් හා නීති අංශය

නීති නිලධාරී

සහකාර කළමනාකරු - මානව සම්පත්

සැපයුම් සහ සේවා

කළමනාකරු

ගබඩා කළමනාකරු

ශාඛා සහ ප්‍රදර්ශනාගාර

01. කුරුණෑගල ප්‍රදර්ශනාගාරය
02. මහනුවර ප්‍රදර්ශනාගාරය
03. මාතලේ ප්‍රදර්ශනාගාරය
04. අනුරාධපුර ප්‍රදර්ශනාගාරය
05. යාපනය ප්‍රදර්ශනාගාරය
06. සයිනේදුමරද ප්‍රදර්ශනාගාරය
07. පොලොන්නරුව ප්‍රදර්ශනාගාරය
08. සෙයිලන්සිටි සාප්පු සංකීර්ණය

නම

ඩී. පී. කුමාර මහතා

මිහිරි හේරත් මිය

ගයන් රණතුංග මහතා

චම්. චිල්. රත්නත් පද්මලාල් මහතා

මොහමඩ් ෆස්තුන් මහතා

අයි. කේ. පී. පී. පෙරේරා මිය

නිරෝෂ් බණ්ඩාර මහතා

ලලනි සමුද්‍රා මෙනවිය

ආර්. එස්. ඩී. රත්නායක මිය

අනුරාධා දසනායක මිය

එච්. කේ. අනුර මහතා

ඒ. රාජික් මහතා

අංක 243/3/1, පුත්තලම් පාර, කුරුණෑගල.

අංක 449, විලියම් ගොපල්ලව මාවත, නුවර.

අංක 11, YMCA ගොඩනැගිල්ල, දුම්රියපල පාර, මාතලේ.

අංක 561-B, 38 4වෙනි පවුමග, අනුරාධපුර.

අංක 127, MPSC ගොඩනැගිල්ල, කන්කසන්තුරේ පාර, යාපනය.

අංක 452, මහ චීලිය, සයිනේදුමරද.

අංක 75/B, ඇල පාර, කළුරුවෙල.

ආර්ථික මධ්‍යස්ථානය, නාරාහේන්පිට.

අපේ නිෂ්පාදන කළමනාකරණ



කාර්යාල සැපයුම් හා උපකරණ

ඩබල් A සහ අනෙකුත් ජායා පිටපත් කඩදාසි, පුවරු, කඩදාසි වර්ග, පොත්, ෆයිල් කවර හා ෆෝල්ඩර්, ලියුම් කවර, කාර්යාල බෑන් සහ ක්‍රිමිනේස්, පෑන් සහ පෑන්සල්, වයිට් බෝඩ්, සලකුණු කිරීමේ පෑන්, කතුරු, කඩදාසි කැපීමේ පිහි සහ කඩදාසි තිරු කිරීමේ යන්ත්‍ර, කැල්කියුලේටර, ස්ටේප්ලර් සහ සිදුරුකරන, සිඩ් තැටි සහ ඩිවිඩ් තැටි, යුච්ස්බ් ඩ්‍රයිව් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය.

ගෘහ උපකරණ

ඇළුම්නියම් භාණ්ඩ, පෝසිලේන් නිෂ්පාදන, නන්ස්ටික් මුළුතැන්ගෙයි භාණ්ඩ, සියලු ආකාරයේ පිරිසිදු කිරීමේ නිෂ්පාදන, ක්‍රීඩා භාණ්ඩ, සියලු ආකාරයේ ප්ලාස්ටික් නිෂ්පාදන, කෝප්ප සහ පිරිසි, හැඳි ගෑරුප්පු පිහි ආදිය සහ පිඟන් බඩු, කේතල සහ පෝග්ගු, රාක්ක සහ බන්දේසි, උණු වතුර බෝතල්, පල පෙරණ සහ පිරිසිදුකාරක, කොට්ට, මෙට්ට සහ ඇඳ ඇතිරලීම්, රබර් සහ කොහු පාපිසි, කිරුම් උපකරණ, වැහි කඩා සහ කුඩා, අත්පිස්නා, කඩදාසි අත්පිස්නා, අනෙකුත් කඩදාසි නිෂ්පාදන සහ බිත්ති ඔරලෝසු.



තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන උපාංග

ලැප්ටොප් පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර, යුපීඑස්, ජායා පිටපත් යන්ත්‍ර, අනෙකුත් පරිගණක උපාංග.

විදුලි සහ විද්‍යුත් උපාංග

වායු සම්කරණ යන්ත්‍ර, KDK විදුලි පංකා, ඩීපීටල් කැමරා (නිශ්චල,වීඩියෝ) සහ ජීප්හිමන් ආලෝක බල්බ, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර සහ තිර, ගෘහස්ථ හා වළමහන් ස්පීකර, ඕඩියෝ ඇම්ප්ලිෆයර, මික්සර් සහ මයික්‍රොෆෝන, විදුලි උත්පාදක යන්ත්‍ර, ප්‍රවේශ පාලන පද්ධති, CCTV පද්ධති, ඇඟිලි සලකුණු යන්ත්‍ර, විදුලි පහන් (CFL, ෆ්ලොරොසන්ට්) සහ හදිසි අවස්ථා ලාම්පු, දුරකථන, විදුලි රැහැන් ඇඳීමේ උපාංග, අනෙකුත් විදුලි උපාංග.



අපේ නිෂ්පාදන කළඹ



වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ

ගෙදර දොර සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය නිෂ්පාදන, පුද්ගල සනීපාරක්ෂක භාණ්ඩ සහ ආහාර වර්ග.

ටයර් සහ එක්සයිඩ් බැටරි



කෘෂිකර්ම උපකරණ, යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ලෝහ භාණ්ඩ

කටු කම්බි, පඳුරු කපන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර, වෘද්දුම් ට්‍රැක්ටර්, කැනි සහ පිනි, සියලු වර්ගයේ බල මෙවලම්, සියලු වර්ගයේ අත් මෙවලම්, පල පොම්ප, ආරක්ෂිත උපකරණ (හිස් ආවරණ, අත්වැසුම් සහ බුට් වර්ග), මුල්ලු, අලවංගු, සවල් සහ රේක්ක, පොලිතින් සීලර්, ධූමන යන්ත්‍ර.



අපේ නිෂ්පාදන කළඹ



අභ්‍යන්තර සැලසුම් නිර්මාණ සහ කාර්යාල ගෘහ භාණ්ඩ

වානේ ගෘහ භාණ්ඩ, (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක) දැව ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක) මෙලමයින් ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක)

රසායන ද්‍රව්‍ය

කර්මාන්ත රසායන ද්‍රව්‍ය, පරීක්ෂණාගාර රසායන ද්‍රව්‍ය, විශේෂ රසායන ද්‍රව්‍ය, තෝරා ගත් පුපුරණ රසායන ද්‍රව්‍ය




හිරු බදු රහිත සාප්පුව


විදේශකයින් සඳහා අවශ්‍ය පහසුකම් සපයයි.

ව්‍යාපාර සමාලෝචනය

විකුණුම් වර්ධනය (රු. මිලියන)



ආදායම් බදුවලට පසු ශුද්ධ ලාභය (රු. මිලියන)




රැකියා උත්පාදනය


2014 - 2019

2014/2015 සිට 2018/2019 දක්වා රැකියා උත්පාදනය


2014 - 2015




2015 - 2016




2016 - 2017



2017 - 2018




2018 - 2019




ආයතනික පාලනය

පාලන ව්‍යුහය සහ යහපත් ව්‍යාපාරික පරිචයන් යළි පණගැන්වීමට පසුගිය වසර තුළ කළමනාකාරිත්වය ප්‍රයත්න දරන ලදී. ඊට අමතරව, සංස්ථාව සතුව වෙනම විගණන අංශයක් ඇති අතර මනා පාලන පරිසරයක් සහතික කිරීම පිණිස අත්‍යන්තර පාලන ස්ථාපිත කර තිබේ. තවද, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන වෙනම විගණන හා කළමනාකරණ කමිටුවක් තිබේ. රජයේ ප්‍රසම්පාදන පටිපාටි අනුව ප්‍රසම්පාදන යාන්ත්‍රණය අධීක්ෂණය සහ පාලනය පිණිස ටෙන්ඩර් මණ්ඩලයක් ස්ථාපිත කොට ඇත..

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ



විගණන කමිටු සාමාජිකයෝ



ව්‍යාපාර කළමනාකරණ මෙවලම් පැවැත්ම



- 1) ආයතනික සැලැස්ම 2019/2021
- 2) වාර්ෂික වාර්තාව 2017/2018
- 3) STC ප්‍රසම්පාදන පටිපාටි
- 4) STC ක්‍රියාකාරී සැලැස්ම
- 5) STC නිෂ්පාදන කළඹ
- 6) STC පැතිකඩ
- 7) STC ණයට විකුණුම් ප්‍රතිපත්තිය
- 8) STC අනුමත සේවක සංඛ්‍යාව


විශේෂ මූල්‍ය සිදුවීම්

	2018/2019 (රු. 000)	2017/2018 (රු. 000)	වෙනස% ↑ / ↓
මෙහෙයුම්			
පිරිවැදුම	3,473,579	4,334,175	-20%
පොළී සහ බදුවලට පෙර ඉපැයුම්	48,424	160,705	-70%
බදු පෙර ලාභය	-32,925	82,333	-140%
බදු පසු ලාභය	-29,098	61,434	-147%
ශේෂ පත්‍රය			
ජංගම නොවන වත්කම්	454,305	471,022	-4%
ජංගම වත්කම්	2,341,268	2,523,316	-7%
ජංගම වගකීම්	1,897,331	2,045,097	-7%
ජංගම නොවන වගකීම්	111,841	128,742	-13%
ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත	786,401	820,500	-4%
මුදල් ප්‍රවාහය			
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් උත්පාදිත ශුද්ධ මුදල්	359,943	87,622	311%
මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ශුද්ධ මුදල්	340,582	64,927	425%
ආයෝජන ක්‍රියාකාරකම් වලින් උත්පාදිත ශුද්ධ මුදල්	48,743	36,700	33%
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් උත්පාදිත ශුද්ධ මුදල්	-378,983	-150,877	151%
කොටසක් සඳහා දත්ත			
කොටසක ඉපැයුම්	-2.7	6.87	-139%
කොටසක ශුද්ධ වත්කම්	78.64	82.05	-4%
හිමිකම් මත ඵලය (ROE)	-0.04	0.07	-153%
වත්කම් මත ඵලය (ROA)	-0.01	0.022	-146%
වැදගත් අනුපාත			
දළ ලාභ අනුපාතය	18%	18%	0%
ශුද්ධ ලාභ අනුපාතය	-0.8%	1%	-184%
ක්ෂණික අනුපාතය	0.89	0.81	10%
ජංගම අනුපාතය	1.23	1.23	0%
තෝලන අනුපාතය	1.53	1.63	-6%

විශේෂ මූල්‍ය සිදුවීම් ප්‍රස්ථාරික නිරූපණය


පිරවැටුම

වර්ෂය	(රු. මිලියන)
09/10	875
10/11	1093
11/12	1872
12/13	2269
13/14	3052
14/15	3862
15/16	2949
16/17	3749
17/18	4334
18/19	3474



බදු පූර්ව ශුද්ධ ලාභය

වර්ෂය	(රු. මිලියන)
09/10	52
10/11	59
11/12	82
12/13	97
13/14	74
14/15	11
15/16	31
16/17	61
17/18	82
18/19	-33



මුළු වත්කම

වර්ෂය	(රු. මිලියන)
09/10	2639
10/11	2028
11/12	2469
12/13	2059
13/14	2275
14/15	3051
15/16	2694
16/17	2650
17/18	2994
18/19	2796




ශුද්ධ වත්කම


වර්ෂය	(රු. මිලියන)
09/10	441
10/11	484
11/12	572
12/13	640
13/14	686
14/15	695
15/16	707
16/17	759
17/18	820
18/19	786



කොටසක ඉපයුම් (රු.)




නිමිකම් මත ඵලය(රු.)



සංස්ථාවේ අංශයන්හි කාර්යසාධනය

ආදායම් උත්පාදකයන් 2018 - 2019




ආදායම් උත්පාදකයන්ගේ කාර්යසාධනය 2018/2019

අංශය	ආදායම	දළ ලාභය	දළ ලාභය%
රසායන ද්‍රව්‍ය	696,841,274	201,279,967	29%
කො.ස.තා.	456,579,898	46,661,751	10%
කාර්යාලීය සැපයුම්	619,773,850	82,116,062	13%
මෝටර් රථ අංශය	223,230,910	24,383,169	11%
හීරු බදු රහිත සාප්පුව	416,275,725	131,094,537	31%
විද්‍යුත් සහ විදුලි උපකරණ	221,241,408	31,741,015	14%
විශේෂ ව්‍යාපෘති අංශය	176,183,621	18,758,879	11%
ගෘහ උපකරණ	163,266,101	27,166,103	17%
ඉදිකිරීම් ද්‍රව්‍ය	193,723,958	24,150,866	12%
වෙනත් කොකළ	306,462,610	43,155,354	14%
එකතුව	3,473,579,355	630,507,703	18%


වෙළඳ අංශ කාර්යසාධනය සංසන්දනය (2017-2018 / 2018-2019)

අංශය	2017/2018 (රු.)		දළ ලාභය%	2018/2019 (රු.)		දළ ලාභය%	% ↑ -/↓		
	විකුණුම්	දළ ලාභය		විකුණුම්	දළ ලාභය		විකුණුම්	ද.ල	ද.ල%
			විකුණුම්			ද.ල			
ර.ද	767,934,157	246,604,335	32%	696,841,274	201,279,967	29%	-9%	-18%	-3%
තො.ස.තා	604,046,918	46,678,195	8%	456,579,898	46,661,751	10%	-24%	0%	2%
කා.සැ.	532,512,338	53,616,357	10%	619,773,850	82,116,062	13%	16%	53%	3%
මෝටර් රථ	257,081,798	18,889,668	7%	223,230,910	24,383,169	11%	-13%	29%	4%
හී.බී.ර. සාප්පුව	783,301,510	277,264,230	35%	416,275,725	131,094,537	31%	-47%	-53%	-4%
වී.වී. උපකරණ	297,487,998	34,722,307	12%	221,241,408	31,741,015	14%	-26%	-9%	2%
වී.ව.අ.	216,406,431	16,218,823	7%	176,183,621	18,758,879	11%	-19%	16%	4%
ශා.උ	259,173,624	32,333,881	12%	163,266,101	27,166,103	17%	-37%	-16%	5%
ඉ.ද	271,006,723	24,742,990	9%	193,723,958	24,150,866	12%	-29%	-2%	3%
වෙන් නොකළ	345,223,678	37,417,186	11%	306,462,610	43,155,354	14%	-11%	15%	3%
එකතුව	4,334,175,175	788,487,972	18%	3,473,579,355	630,507,703	18%	-20%	-20%	0%

වෙළඳ අංශයන්හි ආදායම් සංසන්දනය



වෙළඳ අංශයන්හි දළ ලාභ සංසන්දනය



මගේ අංකය: TCM E STC 2018 19FA

ඔබේ අංකය:

දිනය: 05 දෙසැම්බර් 2019

සභාපති
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව

2019 මාර්තු 31න් අවසන් වසර සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන සහ අනෙකුත් නෛතික සහ නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිගේ වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ("සමාගම") 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ලාභ හා අලාභ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරණ මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනු ඇත.

සමාගමේ 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම අවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විට දී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍යම වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී විය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනා ගැනීමේ දී හා තක්සේරු කිරීමේ දී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇති වන්නා වූ අවදානම් මඟ හරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.

- අවස්ථානෝචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.

- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ශිඤ්ඡිකරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදාගන්නා ලද ශිඤ්ඡිකරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.

- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබා ගත් විගණන සාක්ෂි මත පදනම්ව ශිඤ්ඡිකරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කල අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

මාගේ විගණනය තුළදී හදුනාගත් වැදගත් විගණන සොයා ගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ සහ 2007 අංක 7 දරණ සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- 2007 අංක 7 දරණ සමාගම් පනතේ 163(1) වගන්තිය සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, මාගේ වාර්තාවේ විගණන මතය සඳහා පදනම් කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.
- සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 7 දරණ සමාගම් පනතේ 151 වන වගන්තියේ දක්වා ඇති අවශ්‍යතා සමග අනුකූල වේ.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (අ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (අ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් නිරීක්ෂණ හැර ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධව යම් ශිච්ඡුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණය හැර සමාගමේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීති රීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිත කර නොමැති බව.

ඩබ්ලිව්. පී. සී. චිත්‍රමරත්න
විගණකාධිපති

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

2019 මාර්තු 31න් අවසන් වසර සඳහා

	සටහන්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
ආදායම	03	3,473,579,355	4,334,175,176
විකුණුම් පිරිවැය		(2,843,071,652)	(3,545,687,204)
දළ ලාභය		630,507,703	788,487,971
අනෙකුත් මෙහෙයුම් ආදායම / (වියදම)	04	2,647,447	18,016,165
		633,155,151	806,504,136
බෙදා හැරීමේ වියදම්	05	93,747,214	144,680,192
පරිපාලන වියදම්	06	488,926,409	495,474,830
		582,673,622	640,155,022
පොළී සහ බදු වලට පෙර ඉපැයුම්		50,481,528	166,349,114
ශුද්ධ මූල්‍ය ආදායම / (වියදම)	07	(81,349,838)	(78,371,967)
බදුකරණයට පෙර ලාභය/(අලාභය)		(30,868,309)	87,977,147
බදුකරණය	08	3,827,578	(19,318,944)
වර්ෂය සඳහා ශුද්ධ ලාභය/(අලාභය)		(27,040,732)	68,658,203
අනෙකුත් විස්තීර්ණ ආදායම			
සේවක ප්‍රතිලාභ මත ලාභ/(අලාභ)		(1,607,402)	(5,643,597)
අනෙකුත් විස්තීර්ණ ආදායම මත බදු		(450,073)	-
විලම්බිත බදු වියදම්		-	(1,580,207)
අනෙකුත් විස්තීර්ණ ආදායම - බදු අයකල පසු		(2,057,475)	(7,223,804)
වර්ෂය සඳහා ශුද්ධ ආදායම - බදු අයකල පසු		(29,098,206)	61,434,399
කොටසක් සඳහා මූලික ඉපැයුම	09	(2.70)	6.87

විකුණුම්කරණ ප්‍රතිපත්ති සහ පැහැදිලි කිරීමේ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්‍යවශ්‍ය කොටසක් සම්පාදනය කරයි.
(වර්ෂය තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම් පෙන්නුම් කරයි)

මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

2019 මාර්තු 31න් අවසන් වසර සඳහා


වත්කම්	සටහන්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
ජංගම නොවන වත්කම්			
දේපළ, පිරිසත හා උපකරණ	10	429,972,869	452,319,189
වැටුප් සඳහා ආයෝජන	11	20	20
සේවකයන්ට ලබා දුන් ණය	12අ	10,314,183	8,581,931
පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමය-ජංගම නොවන	12ආ	2,590,833	2,071,322
ඉද්ධ විලම්භිත බදු වත්කම	18	11,427,278	8,049,773
මුළු ජංගම නොවන වත්කම්		454,305,183	471,022,235
ජංගම වත්කම්			
තොග	13	655,081,823	872,108,293
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	14	904,713,585	960,794,288
සේවකයන්ට ලබා දුන් ණය - වත්මන් කල් පිරිම	12ඇ	4,945,806	4,457,856
පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමය	12ඈ	3,434,055	3,555,187
ස්ථාවර තැන්පතු වල කෙටිකාලීන ආයෝජන		493,962,343	447,008,574
කෙටිකාලීන ආයෝජන - ගොඩ නැගූ ලාභාන්තිකය - මහජන බැංකුව		235,253,795	190,933,790
කෙටිකාලීන ආයෝජන - ගොඩ නැගූ ලාභාන්තිකය - ජා.ස. බැංකුව		6,695,655	5,424,230
මුදල් හා මුදලට සමාන දෑ	15	37,181,578	39,034,331
		2,341,268,640	2,523,316,550
මුළු වත්කම්		2,795,573,823	2,994,338,782
ස්කන්ධය සහ වගකීම්			
		2018 / 2019	2017 / 2018
		රු. ශත	රු. ශත
ප්‍රාග්ධන සහ සංචිත			
ප්‍රකාශිත ප්‍රාග්ධනය (රු.10 සාමාන්‍ය කොටස් මිලියන 10)		100,000,000	100,000,000
පොදු සංචිත		45,607,646	45,607,646
ප්‍රත්‍යාග්‍රහණ සංචිත		241,108,234	241,108,234
අනෙකුත් සංචිත		(10,631,022)	(10,573,548)
රඳවාගත් ඉපැයුම්		412,316,835	444,357,568
මුළු ස්කන්ධ		786,401,693	820,499,900
ජංගම නොවන වගකීම්			
පොළී ගෙවන වගකීම් - කල්බදු	16	-	169,638
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්	17	30,215,207	29,317,174
රජයේ ප්‍රදාන සහ විලම්භිත ආදායම් හිඟුම්	22	45,942,424	41,488,114
දිගුකාලීන ණය ගැනුම්	19	35,683,430	57,766,780
		111,841,061	128,741,706
ජංගම වගකීම්			
ගෙවිය යුතු ආදායම් බදු		-	10,661,017
කෙටිකාලීන ණය ගැනුම්	19	778,593,857	876,075,376
පොළී ගෙවන වගකීම් - කල්බදු	16	169,776	4,916,092
වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ	20	729,546,081	752,228,973
බැංකු අයිරා	21	389,021,354	401,215,719
		1,897,331,068	2,045,097,176
මුළු ස්කන්ධ සහ වගකීම්		2,795,573,823	2,994,338,782

හිඟුම්කරණ ප්‍රතිපත්ති සහ පැහැදිලි කිරීමේ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි මූලික කොටස් බව සලකන්න. (වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම් පෙන්නුම් කරයි) මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතා සමග අනුකූල වේ.


.....
මූල්‍ය කළමනාකාර

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වේ.
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අනුමත කොට අත්සන් තබන ලදී.


.....
සභාපති / කළමනාකරණ අධ්‍යක්ෂ
30.07.2019


.....
අධ්‍යක්ෂ

ස්කන්ධය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනය

2019 මාර්තු 31න් අවසන් වසර සඳහා

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.ශත	ප්‍රත්‍යාගණන සංචිත රු.ශත	පොදු සංචිත රු.ශත	අනෙකුත් සංචිත රු.ශත	රඳවාගත් ලාභය/අලාභය රු.ශත	එකතුව රු.ශත
2017 අප්‍රේල් 1 වැනි දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(3,349,743)	375,699,364	759,065,501
පෙර වසරේ ගැලපුම්	-	-	-	-	-	-
වසර තුළ ප්‍රත්‍යාගණනය	-	-	-	-	-	-
වසර සඳහා ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	68,658,203	68,658,203
විශ්‍රාම ප්‍රතිලාභ මත ආයුගණක ලාභ/(අලාභ)	-	-	-	(7,223,804)	-	(7,223,804)
යෝජිත ලාභාංශය (දළ)	-	-	-	-	-	-
2018 මාර්තු 31 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(10,573,548)	444,357,568	820,499,902
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(10,573,548)	444,357,567	820,499,900
වර්ෂය සඳහා ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	(27,040,732)	(27,040,732)
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් මත ආයුගණක ලාභ/(අලාභ)	-	-	-	(2,057,475)	-	(2,057,475)
පෙර වසරේ ගැලපුම්	-	-	-	-	-	-
යෝජිත ලාභාංශය (දළ)	-	-	-	-	(5,000,000)	(5,000,000)
2019 මාර්තු 31 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(12,631,022)	412,316,835	786,401,693

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2019 මාර්තු 31න් අවසන් වසර සඳහා

	2018 / 2019 රු.ශත	2017 / 2018 රු.ශත
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය		
බදුකරණයට පෙර ශුද්ධ ලාභය	(30,868,309)	87,977,147
ගැලපීම්		
කල්බදු පොළිය	392,320	1,356,246
ක්ෂය වීම/ක්‍රමක්ෂය	44,337,371	48,527,351
පොළී ආදායම	(73,752,132)	(69,093,040)
කෙටිකාලීන ණය සහ අයිතා පොළිය	154,709,650	146,108,760
දේපළ, පිරිසහ සහ උපකරණ බැහැර කිරීමේ ලාභය/(අලාභය)	(1,300)	(19,991)
විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන	2,077,040	-
ලියා හළ තොග සහ ණය	1,319,567	5,503,360
ණයගැති තානිය	880,003	(3,391,900)
තොග තානිය	623,514	8,965,684
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් සඳහා ප්‍රතිපාදන	5,214,624	4,151,134
කාරක ප්‍රාග්ධන වෙනස්කම්වලට පෙර මෙහෙයුම් ලාභය	104,932,347	230,084,753
තොග භාණ්ඩ (වැඩිවීම)/ අඩුවීම	216,402,956	(67,210,202)
වෙළඳ ණයගැතියන් (වැඩිවීම)/අඩුවීම	51,384,287	(204,180,436)
රජයේ ප්‍රදාන විලම්භිත ආදායම (වැඩිවීම)/ අඩුවීම	9,559,024	41,488,114
පහසු ගෙවීම් ණය යෝජනා ක්‍රමයේ (වැඩිවීම)/ අඩුවීම	347,663	2,487,691
වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ වැඩිවීම/(අඩුවීම)	(22,682,892)	84,952,199
මෙහෙයුම්වලින් උත්පාදිත මුදල්	359,943,385	87,622,118
ගෙවනු ලැබූ රඳවා ගැනීමේ බද්ද	(3,650,406)	(6,244,215)
ගෙවන ලද ආදායම් බදු	(9,787,302)	(11,756,131)
ගෙවනු ලැබූ පාරිභෝගික	(5,923,993)	(4,695,106)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලදී යොදා ගත් ශුද්ධ මුදල්	340,581,684	64,926,667
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ		
දේපළ, පිරිසහ හා උපකරණ අත්කර ගැනීම	(22,558,750)	(25,768,594)
බැහැර කිරීම්වලින් ලත් මුදල්	6,500	26,150
කෙටිකාලීන ආයෝජනවලින් ලැබුණු පොළිය	71,295,604	62,442,153
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල්	48,743,354	36,699,709
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ		
ස්ථාවර තැන්පතු වල ආයෝජන	(46,953,769)	(39,560,760)
කෙටිකාලීන අයෝජන - ගොඩ නැගූ ලාභාන්තිකය - මහජන බැංකුව	(44,320,005)	(40,319,987)
කෙටිකාලීන අයෝජන - ගොඩ නැගූ ලාභාන්තිකය - ජා.ස. බැංකුව	(1,271,425)	(1,217,191)
ශුද්ධ ණය ආපසු ගෙවීම් සහ උත්පාදන	(119,564,869)	83,307,989
ගෙවන ලද කෙටිකාලීන ණය සහ අයිතා පොළිය	(154,709,650)	(146,108,760)
ගෙවන ලද කල්බදු කුලී	(7,163,710)	(6,978,349)
ගෙවන ලද ලාභාංශ	(5,000,000)	-
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ	(378,983,427)	(150,877,058)
මුදල් හා මුදලට සමාන දෑ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	10,341,611	(49,250,682)
වසර ආරම්භයේ දී මුදල් හා මුදලට සමාන දෑ	(362,181,387)	(312,930,705)
වසර අවසානයේ දී මුදල් හා මුදලට සමාන දෑ - (සටහන අ)	(351,839,776)	(362,181,387)

ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පැහැදිලි කිරීම් සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්පිටිය කොටසක් සම්පාදනය කරයි. (වරහන් තුළ දක්වා ඇති සංඛන අඩුකිරීම් පෙන්නුම් කරයි)

සටහන අ - මුදල් හා මුදලට සමාන දෑ විශ්ලේෂණය	31.03.2019 දිනට රු.ශත	31.03.2018 දිනට රු.ශත
බැංකුවේ ඇති මුදල්		
ලංකා බැංකුව (ගිණුම් අංක 8859546)	270,658	270,658
සම්පත් බැංකුව (ගිණුම් අංක 000930000337)	-	491,890
ලංකා බැංකුව (ගිණුම් අංක 1060)	20,097	20,347
මහජන බැංකුව - කුරුණෑගල	389,830	1,692,691
මහජන බැංකුව - මාතර	1,281,302	6,806,415
මහජන බැංකුව - මහනුවර	864,892	3,765,446
මහජන බැංකුව - පොලොන්නරුව	1,726,542	1,157,094
මහජන බැංකුව - කල්මුණේ	687,610	663,731
අතැති මුදල්		
සුළු මුදල් අභිමය	544,139	572,551
අතැති මුදල්	31,396,508	23,593,507
බැංකු අයිති		
සම්පත් බැංකු (ගිණුම් අංකය - 000930000337)	(352,453)	-
සම්පත් බැංකුව - DFS (ගිණුම් අංකය - 002930006974)	(20,195,355)	(10,826,465)
මහජන බැංකුව (ගිණුම් අංකය - 004100120210918)	(359,036,652)	(380,942,013)
ජා.ස.බැ. (ගිණුම් අංකය - 106340003864)	(9,436,894)	(9,447,240)
	(351,839,776)	(362,181,387)

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

1. පොදු විස්තරය

සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇත.

මෙහි ලියාපදිංචි ප්‍රධාන කාර්යාලය අංක 100, නවම් මාවත, කොළඹ 02 යන ස්ථානයේ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ආයතනයේ ප්‍රධාන කර්තව්‍ය මෙහෙයුම් වෙළඳාම හා ප්‍රතිසම්පාදන කටයුතු වන අතර රාජ්‍ය අංශයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස ද ආයතනය ක්‍රියා කරනු ලබයි.

2019 මාර්තු 31 වන දිනට ආයතනික ශ්‍රම බලකාය 436 කි. (2017/2018 - 452)

2. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි සාරාංශය

2.1 පිළියෙළ කිරීමේ පදනම

2.1.1 අනුගතවීමේ ප්‍රකාශනය

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර ආයතනයේ නව ප්‍රමිතීන්ට අනුකූලව සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ නියාමයන්ට අනුකූල වන අයුරින් සකස් කොට ඉදිරිපත් කර ඇත.

2.1.2 ඉදිරිපත් කිරීමේ පදනම

පහත දැක්වෙන අයිතමයන් හැර අනෙකුත් සියළුම අයිතම ගෙනහැර දක්වා ඇත්තේ "වේගිකාසික පිරිවැය පදනම" පදනම් කර ගනිමිනි.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 19 ට අනුව, විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම වර්ධමාන අගයට පෙන්වා ඇත්තේ ප්‍රක්ෂිප්ත ඒකක ණය ක්‍රමය පදනම් කර ගනිමිනි.

ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමාගම් කටයුතු අධීක්ෂණයෙන් පසුව ආයතනයේ කටයුතු අනාගත කාල පරිච්ඡේදයක් සඳහා කරගෙන යාමට අවශ්‍ය සම්පත් සමාගම සතු බව තහවුරු කර ඇත. එම නිසා අඛණ්ඩ පැවැත්ම නැමති සංකල්පය මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

2.1.3 සංසන්දනාත්මක විශ්ලේෂණය

පසුගිය වසර වල මූල්‍ය ප්‍රකාශන වල අදාල ශේෂයන් ජංගම වර්ෂයේ ඉදිරිපත් කිරීම් වලින් සනාථ කිරීම සඳහා අවශ්‍ය විටදී නැවත වර්ගීකරණය කොට දක්වා ඇත.

2.1.4 ඇස්තමේන්තු සහ තීරණාත්මක ගිණුම්කරණ විනිශ්චයන් භාවිතය

මූල්‍ය ප්‍රකාශන අදාල ගිණුම්කරණ ප්‍රතිපත්තීන් අනුව පිළියෙල කිරීමේදී කළමනාකාරිත්වය විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන භාවිතයට ගෙන ඇති අතර මෙමගින් වත්කම්, වගකීම්, ආදායම් සහ වියදම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති අවස්ථාවන්හි දී ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන සැබෑ තත්වයට වෙනස් විය හැකිය.

මෙම ඇස්තමේන්තු සහ උපකල්පන වාර්ෂිකව කළමනාකාරිත්වයේ සමාලෝචනයට පත්වන අතර එම අවස්ථාවන්හි දී ගිණුම්කරණ ඇස්තමේන්තු වලට සිදුකරන ලද ප්‍රතිශෝධන අදාල ගිණුම් වර්ෂයේ හදුනා ගැනීම සහ එම ඇස්තමේන්තු ප්‍රතිශෝධනය කිරීම සහ ඉදිරි ගිණුම් වර්ෂවල මූල්‍ය ප්‍රකාශනවලට ගනු ලබයි. සටහන් අංක 17 - ගිණුම් කිරීමේ නිශ්චිත විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම.

මූල්‍ය ප්‍රකාශන සඳහා බලපාන උද්ධමනකාරී සාධක වලට ගැලපීම් සිදු කර නොමැත. වැදගත් සහ සුදුසු ප්‍රතිපත්තීන් ඉදිරි සටහන්වල ඉදිරිපත් කර ඇත.

2.1.5 විදේශීය මුදල් ගණුදෙනු පරිවර්තනය

(අ) ඉදිරිපත් කොට භාවිතයේ ඇති සහ ක්‍රියාකාරී මුදල් ඒකකය

විදේශ මුදල් ගණුදෙනු ගිණුම්ගත කිරීමේ දී අදාල ගණුදෙනුව සිදු වූ දිනට පැවති විදේශීය හුවමාරු අනුපාතය පදනම් කර ගනු ලබයි. අදාල ගණුදෙනු පියවීමේ දී ඇති වූ ලාභ හෝ අලාභ පරිවර්තනය කර ඇත්තේ වසර අවසානයේ පැවති හුවමාරු අනුපාතයන්ට අනුවයි. ආයතනයේ ගිණුම් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි. මෙය ශ්‍රී ලංකාව තුල ක්‍රියාකාරිත්වය දරණ මුදල් ඒකකය වේ.

(ආ) ගණුදෙනු සහ ශේෂයන්

විදේශ මුදල් ගණුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ දී අදාල දිනට පැවති විනිමය අනුපාතය අනුව ගලපා ගිණුම්වල දක්වා ඇත.

2.2 වත්කම් සහ ඒවායේ වටිනාකම තක්සේරු කිරීමේ පදනම

2.2.1 දේපල, පිරිසහ සහ උපකරණ

2.2.2 හඳුනා ගැනීම සහ මිනුම් කිරීම

ආයතනය විසින් ගොඩනගා ගත් වත්කම්වල අගය පෙන්වා ඇත්තේ ඒ වෙනුවෙන් දරන ලද අමු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රමය සහ දරන ලද අනෙකුත් සෘජු වියදම් ද ඇතුළත්ව එම වත්කම් භාවිතයට ගත හැකි වන ආකාරයට පත් කර ගැනීමට දැරූ සියලු පිරිවැය ඇතුළත් අගයට වේ.

කිසියම් දේපල, පිරිසහ හා උපකරණ වර්ෂ කිහිපයක දී මිලට ගත් වත්කම් නම් එහි වලදායී ජීව කාලය බෙදා දැක්වීම කළ යුත්තේ ප්‍රධාන සංසිද්ධිවල පැවැත්ම පදනම් කර ගනිමිනි.

දේපල, පිරිසහ හා උපකරණවල සමුච්චිත ක්ෂය අගය අඩුකළ පසු අගය වාර්ෂික සමාලෝචනයට ලක්වන අතර කිසියම් වෙනස්කමක් සිදු වුවහොත් එම වෙනස්කමට අදාල පිරිවැය මත වූ ක්ෂය අගය අඩු කිරීමෙන් අනතුරුව එය ගෙනහැර දැක්වේ. එම ක්ෂය කල අගය අඩු කර නොහැකි අවස්ථාවල දී එම වත්කම මත වූ ක්ෂය ලියා හැර ඉන්පසු ඉතිරි වන අගය එම දේපල, එසේ නැත්නම් පිරිසහ, උපකරණ පොත් අගය ලෙස ගෙන හැර දක්වනු ලැබේ.

ඉඩම් හා ගොඩනැගිලි 2006 දී සිදු කළ ප්‍රත්‍යාගණන පදනම මත ගිණුම් ගත කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව නැවත ප්‍රත්‍යාගණනය කලයුතු වූවත් එසේ කිරීමෙන් ධනාත්මක ප්‍රතිලාභ සිදු නොවේ නම් එසේ නොකිරීමෙන් මූල්‍ය ප්‍රමිතීන්ට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවේ.

දේපල, පිරිසහ හා උපකරණවල සමුච්චිත ක්ෂය අගය අඩු කළ පසු අගය වාර්ෂික සමාලෝචනයට ලක්වන අතර කිසියම් වෙනස්කමක් සිදු වුවහොත් එම වෙනස්කමට අදාල පිරිවැය මත වූ ක්ෂය අගය අඩු කිරීමෙන් අනතුරුව එය ගෙනහැර දැක්වේ. එම ක්ෂය කළ අගය අඩු කළ නොහැකි අවස්ථාවල දී එම වත්කම මත වූ ක්ෂය ලියා හැර ඉන්පසු ඉතිරි වන අගය එම දේපල එසේ නැත්නම් පිරිසහ උපකරණ පොත් අගය ලෙස ගෙනහැර දක්වනු ලැබේ.

ආයතනය සතු ඉඩම් සාධාරණ අගය අනුව ගෙනහැර දක්වනු ලබන අතර ඒ සඳහා වාර්ෂිකව සමුච්චිත ක්ෂය අගයක් සටහන් කරනු නොලැබේ. ඉඩම් හා ගොඩනැගිලි නැවත තක්සේරු කිරීමේ දී එහි අගයේ වැඩි වීමක් සිදු වී නම් ආදායම් ප්‍රකාශයේ දක්වනු ලබන අතර එය හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන සංවිච්චයෙහි දැක්වේ. අගය අඩු වීම ද මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් මෙලෙස සටහන් කරනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

2.2.3 පසුව සිදුවූ පිරිවැය

දේපල, පිරිසත හා උපකරණයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දරන ලද පිරිවැය හේතුවෙන් එහි ඵලදායී ජීව කාලය වැඩි වන්නේ නම්, එහි අගය ගණනය කළ හැකි නම් එවැන්නක් ගිණුම්ගත කරනු ලබන අතර එය ප්‍රාග්ධන වියදමක් ලෙස ගෙනහැර දැක්වේ. දේපල, පිරිසත හා උපකරණ දෛනික භාවිතයේ දී සිදුවන වියදම් ගෙන දක්වනු ලබන්නේ ආයතනයේ ආදායම් ප්‍රකාශයෙහි වේ.

2.2.4 නොහඳුනා ගැනීම

දේපල, පිරිසත හා උපකරණයන්හි ධාරණ පිරිවැය හඳුනා ගන්නා අතර එම වත්කම සඳහා ආර්ථික වටිනාකමක් නොමැති අවස්ථාවන්හි දී හෝ භාවිතයෙන් ඉවත් කර ඇති විට දී එය ආයතනය විසින් බැහැර කෙරේ. එහි දී ඇතිවන ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයෙහි දැක්වේ.

2.2.5 ක්ෂය

ආයතනයේ දේපල, පිරිසත හා උපකරණ ක්ෂය කිරීමේ දී එය ආදායම් ප්‍රකාශයෙහි හඳුනා ගනු ලබන්නේ, "සරල මාර්ග ක්‍රමය" යටතේ පිරිවැය හෝ ප්‍රත්‍යක්ෂිත වටිනාකමෙන් සුන්බුන් අගය අඩු කර ඵලදායී ජීව කාලය පුරාවට බෙදා හැරීමෙනි. ලිසිං පහසුකම් යටතේ ඇති වත්කම් ක්ෂය කරනු ලබන්නේ ලිසිං පහසුකම් සලසනු ලබන හෝ එම වත්කමේ ජීව කාලය යන අයිතම දෙකෙන් අඩු කාල සීමාවටයි. ඉඩම් ක්ෂය කරනු නොලැබේ.

වත්මන් සහ සංසන්දනාත්මක කාල සීමාවන් සඳහා ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය සහ ක්ෂය අනුපාත පහත දැක්වෙන පරිදි වේ.

ගොඩනැගිලි	7.5%
රථවාහන	20%
කාර්යාල උපකරණ	10%
ගෘහ භාණ්ඩ/සවිකිරීම්	10%
පරිගණක මෙවලම්	33.33%
බදුකර වත්කම් මත වියදම් දැරීම	කල්බදු කාල සීමාව හෝ ගොඩනැගිලි ක්ෂය කළ හැකි කාල සීමාව යන දෙකින් වඩා අඩු කාල සීමාව.

සෑම වසරකම ක්ෂය කරනු ලබන ක්‍රමය සහ අයිතමයන්ගේ ජීව කාලය සමාලෝචනය කර කළමනාකාරිත්වය විසින් මූල්‍ය වාර්තාවල ගෙනහැර දක්වනු ලබයි.

2.2.6 මූල්‍යමය ව්‍යුත්පන්න වත්කම් වර්ගීකරණය

ආයතනය මූල්‍යමය වත්කම් මෙසේ ගෙනහැර දක්වනු ලබයි. සාධාරණ අගය මත ලැබිය යුතු දෑ ලෙස සහ විකිණීම සඳහා කල්පිරුණු පසුව යන අයුරින් මෙම ඉදිරිපත් කිරීම සිදුවේ. කළමනාකාරිත්වය එම වත්කම් ප්‍රථමයෙන් ඉහත ලෙස වර්ගීකරණය කරනු ලබන අතර ආයතනය තුළ මෙම වර්ෂය තුළ දී කිසිදු මූල්‍යමය වත්කමක් නොවිය.

2.2.7 ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ මූල්‍යමය වත්කම් ලෙස දැක්වෙන අතර මෙම අයිතමවල වටිනාකම නිශ්චය කිරීමට වෙළඳපොල වටිනාකම් ගත නොහැක්කේ එය ක්‍රියාකාරී වෙළඳපොල තුළ සංසරණය නොවන බැවිනි. මෙම වත්කම් ජංගම වත්කම් වන අතර මාස 12 ට වැඩි කාලයකින් පසු කල් පිරෙන්නේ නම් ජංගම නොවන වත්කම් ගණයට අයත් වේ. ආයතනයේ ණය සහ ලැබිය යුතු දෑ, "වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ" ගෙන්ද සමන්විතයි. තවද මුදල් හා මුදල් වලට සමාන දෑ ද මෙහි පිළිබිඹු වේ.

2.2.8 මූල්‍ය මෙවලම් නිලවී කිරීම

මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් නිලවී කොට මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගනු ලබන්නේ එහි ශුද්ධ වටිනාකම අනුව වන අතර මෙසේ සිදු කිරීමේ අරමුණ වන්නේ මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් අගයන් එකට නිලවී කිරීමයි.

2.2.9 මූල්‍ය වත්කම් හානිකරණය

ක්‍රමක්ෂය පිරිවැය මත වත්කම්
ගිණුම්කරණ වර්ෂ අවසානයේ දී ආයතනයේ මූල්‍ය වත්කම්හි අගයේ හානිකරණයක් වීද යන වග සමාලෝචනය කරනු ලබයි. මෙහි දී හානිකරණය වීමට යම්කිසි හේතුදාමයක් සිදුවිය යුතු අතර අවක්ෂේපිත සාධකද මේ සඳහා තිබිය හැකිය. මෙමගින් ආයතනයේ මූල්‍ය වත්කම්වලට හෝ මූල්‍ය වත්කම් කාණ්ඩයේ මුදල් ප්‍රවාහයන්හට බලපෑමක් සිදුවිය හැකි වේ.

මෙයට හේතු ලෙස ණයගැතිකරණයට නැවත ගෙවීමේ නොහැකියාව, වස්තු හංගන්වය හෝ මූල්‍ය ප්‍රතිසංවිධාන කටයුතු දැක්විය හැකිය. තවද, ආර්ථික වාතාවරණය, මූල්‍ය ප්‍රවාහයන් අඩු වීම කෙරෙහි බලපෑ හැකි මුලික සාධකයක් වේ. ණය හා අනෙකුත් ලැබිය යුතු දෑ හි අලාභයන් මනිනු ලබන්නේ වත්කමේ දැන් පවත්නා අගය සහ අනාගත මුදල් ප්‍රවාහවල අගය වට්ටම් කිරීමෙන් ලැබෙන අගය ගැනීමෙනි. වත්කම් අගය අඩු වන්නේ නම් එය ආදායම් ප්‍රකාශයේ ගෙනහැර දැක්වේ.

2.2.10 අපහායනය මූල්‍ය නොවන වත්කම්

කාල නිර්ණයන් නොමැති වත්කම් ක්‍රමක්ෂය සිදු කරනු නොලබයි. නමුත් වාර්ෂිකව අපහායනය සඳහා පරික්ෂා කෙරේ. ඉහත සඳහන් වත්කම් හැර අනෙකුත් වත්කම් වාර්ෂිකව අපහායනය සඳහා පරික්ෂා කරනු ලබයි. එහි දී වටිනාකමේ ඇතිවන වෙනස් වීම් මූල්‍ය ප්‍රකාශනවල දක්වනු ලබයි.

2.2.11 තොග

- I තොග අගය කරන්නේ පිරිවැය හෝ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයටයි. ශුද්ධ උපලබ්ධි අගය ගණනය කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයන් යටතේ තොගය විකිණිය හැකි අගයෙන් පිරිවැය හා විකුණුම් වියදම් අඩු කිරීමෙන් පසුවය. මූල්‍ය වර්ෂය සඳහා තොග සත්‍යාපනය වර්ෂ අවසානයේ සිදු කර ඇති අතර හානි වූ තොගයන් හඳුනා ගෙන ඇත. ශුද්ධ ලැබිය හැකි වටිනාකම් ගිණුම්ගත කර
- II තොගයේ වටිනාකමෙන් විකුණුම් පිරිවැය ලෙස රු. 2,843,071,652.00 මෙම වර්ෂයේ ආදායම් ප්‍රකාශයට ගෙන දක්වා ඇත.
- III වෙළඳ තොගය සඳහා 5% ක අපහායන අලාභ ලෙස ප්‍රතිපාදන වෙන් කර ඇති අතර වෙළඳ තොගයේ මුල් වටිනාකම ලබා ගැනීමට ආයතනයට නොහැකි බවට සාධනීය සාක්ෂි ඇති විට වසරකට වඩා වැඩි තොගයන් සඳහා 5% අපහායන වෙන් කිරීමක් ප්‍රතිපාදනය කර ඇත.
- IV පහත සඳහන් මූල්‍ය ආයතනවලට තොග අගයන් ඇපකරණයන් වශයෙන් උකස් කර ඇත.

මූල්‍ය ආයතනයේ නම	උකස් වටිනාකම (රු.)
මහජන බැංකුව	98,000,000
සම්පත් බැංකුව	159,000,000
ජාතික සංවර්ධන බැංකුව	83,900,000

2.2.12 වෙළඳ ලැබිය යුතු දෑ

මෙම ලැබිය යුතු දෑ ආයතනය විසින් මූල්‍යමය වත්කමක් ලෙස ශේෂ පත්‍රයේ දක්වනු ලබන අතර ගිවිසුම් ප්‍රකාර බැඳීමක දී මුදල් හැර වෙනත් වත්කම් මගින් එය ලබා ගැනීම සඳහා ආයතනයට අයිතියක් ඇත. තවද, වසරකට වඩා වැඩි කාලයක් ගතවන විටදී වෙළඳ ලැබිය යුතු දෑ ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශවලට ඇතුළත් කර ඇත. තවද, බොල් ණය අදාල වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයේ සටහන් කෙරේ. තවද, අඩමාණ ණය සඳහා වෙන් කිරීමක්ද මූල්‍ය ප්‍රකාශනවල කරනු ලබන්නේ නිශ්චිත සාධක යම් අයුරකින් ඇත්නම් පමණි. මේ සඳහා ආයතනය විසින් ප්‍රමාණාත්මක වෙන් කිරීමක් සිදු කර ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

2.2.13 ආයෝජන

(අ) දීර්ඝ කාලීන ආයෝජන

දිගුකාලීන ආයෝජන ජංගම නොවන ආයෝජන ලෙස වර්ග කර ඇති අතර ඒවායේ අගය පිරිවැය වෙයි. ආයෝජන අත්පත් කර ගැනීමේ පිරිවැය (මිලදී ගැනීමේ පිරිවැය, තැරැව් ගාස්තු, හුවමාරු ගාස්තු) ද ඇතුළත්ව මුළු පිරිවැය ගණනය කරනු ලැබේ.

(ආ) කෙටිකාලීන ආයෝජන

කෙටි කාලීන ආයෝජන ශේෂ පත්‍ර දිනට පැවති වෙළඳ අගයට හඳුනා ගනු ලබයි. කෙටිකාලීන ආයෝජනයන් හි ලාභ අලාභ ආදායම් ප්‍රකාශයට ගනු ලැබේ.

2.2.14 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් හා මුදල් සමාන දෑ වලින් ගමන් වන්නේ අතැති මුදල්, ඉල්ලුම් තැන්පතු, ඉහල ද්‍රවශීලතාවයකින් යුතු ආයෝජන වේ. මෙහි දී මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේ දී යොදා ගනු ලබන්නේ බැංකු අයිතව තැරු අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු පමණි.

2.2.15 ප්‍රකාශන ප්‍රාග්ධනය

ආයතනයේ සියළුම කොටස් වල එකතුව එහි නාමික අගයෙන් වැඩි කිරීමෙන් ප්‍රකාශන ප්‍රාග්ධනය ගණනය කොට ඇත.

මෙම ප්‍රකාශන ප්‍රාග්ධනය පිළිබඳ හිමිකම්, වගකීම් දරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් වේ.

2.2.16 වෙළඳ ගෙවිය යුතු දෑ

සමාගම වෙළඳ ගෙවිය යුතු දෑ මූල්‍ය වගකීමක් සේ සලකනු ලබන අතර එය ශේෂ පත්‍රයේ ගෙවිය යුතු දෑ යටතේ සටහන් කරයි. මෙය සැපයුම්කරුවන් හා ඇති වූ ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නා වූ මූල්‍ය වගකීමයි. සැපයුම්කරුවන්ගෙන් ලබාගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් හෝ තවත් විවැනි වත්කම් වලින් ආයතනය ගෙවිය යුතුය. වර්ෂයකට අඩු කාලයක දී ගෙවිය යුතු නම් ඒවා ජංගම වගකීම් වන අතර වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වේ නම් ඒවා ජංගම නොවන වගකීම් ගණයට අයත් වේ. වෙළඳ ණයහිමියෝ සාධාරණ අගය මත හඳුනා ගෙන ඇත.

2.2.17 ණය

ආයතනය ගනු ලබන ණය ප්‍රතිපාදන ප්‍රථමයෙන් සාධාරණ අගය මත හඳුනා ගනු ලබයි. පසුව මෙය ක්‍රමයෙන් පිරිවැය මත හඳුනා ගැනේ. තවද, වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම්, ආදායම් ප්‍රකාශයේ සටහන් වන අතර එහි වගකීම් වසරකට වැඩි නම් ජංගම නොවන වගකීම් ලෙසත් වසරකට අඩු නම් ජංගම වගකීම් ලෙසත් ශේෂ පත්‍රයේ දැක්වේ.

2.2.18 කල්බදු ගිණුම්කරණය

ආයතනය දේපල, පිරිසහ හා උපකරණ කල්බදු පදනම මත ලබා ගෙන ඇත්නම් සැලකිය යුතු අවදානමක් ඇති අතර එම නිසා ඒවා මූල්‍ය කල්බදු ලෙස හඳුනා ගනු ලබයි. මූල්‍ය කල්බදු ප්‍රාග්ධනීක කිරීමේදී සාධාරණ අගය හෝ කල්බදු ගෙවීම් වල අවම අගය යන අයිතමයන්ගේ අඩු අගය ගනු ලැබේ.

සියලුම කල් බදු වාර්තා, වගකීම් සහ මූල්‍ය පිරිවැය ලෙස බෙදා හැර දැක්වේ මෙහි දී වසරක් තුළ කල් පිරෙන කල්බදු වාර්තා ජංගම වගකීම් ලෙසද අනෙකුත් වාර්තා ජංගම නොවන වගකීම් ලෙසද බෙදා දැක්වේ.

වාර්තා පොළිය ආදායම් ප්‍රකාශයට ගනු ලබන අතර එම වත්කම් ක්ෂය කරනු ලබන්නේ කල්බදු වාර්තා වර්ෂ හෝ ජීව කාලය යන අයිතම දෙකෙන් අඩු අගයට වේ.

2.2.19 ආදායම් බදු

(අ) වර්තමාන බදු

වර්තමාන ආදායම් බදු ගණනය කර වෙන් කොට ඇත්තේ විභාජනයේ මෙහෙයුම් අනුව 2006 අංක 10 දරණ ආදායම් බදු පනතේ නියමයන්ට අනුකූලවය.

(ආ) විලම්භිත බදු

විලම්භිත බදු තීරණය කරනු ලැබුවේ මූල්‍ය වාර්තාකරණ කාර්යයන් සඳහා සැලකිල්ලට ගනු ලබන වත්කම් හා බැරකම් වල ප්‍රමාණය, බදු වාර්තාකරණය සඳහා සැලකිල්ලට ගනු ලබන ප්‍රමාණය අතර තාවකාලිකව වෙනස මත ගණනය කිරීමෙනි. විලම්භිත බදු ගණනයේදී බදු ගාස්තු හා එයට අදාල නීති භාවිතයට ගෙන ඇත.

විලම්භිත බදු වත්කම් මත හඳුනා ගනු ලබන අතර එය ඉදිරි ගිණුම් වර්ෂවල දී ඇති විය හැකි ආයතනයේ ලාභය සමඟ හිලවී කොට දැක්වීම සඳහා භාවිත කරනු ලැබේ.

විලම්භිත බදු, බදු වත්කම් සහ වගකීම් හිලවී කිරීමේ දී නීත්‍යානුකූල බලාත්මක වන අයුරින් බදු වත්කම් බදු වගකීම් සමඟ හිලවී කෙරේ.

පමාකරන ලද බදු වත්කම සෑදී ඇත්තේ ආයතනයේ ඉදිරියට ගෙනෙන ලද බදු අලාභය තේතුවෙනි. මෙය ආයතනයේ ගිණුම් ප්‍රකාශවලට ගෙන නැත්තේ එය අය කරවා ගැනීමට සාමාන්‍ය බදු කාලසීමාවට වඩා කාලයක් ගතවන බැවිනි. මෙය සටහන්වල දක්වා ඇත.

(ඇ) පිරිවැදුම මත පදනම් වූ බදු

පිරිවැදුම මත පදනම් වූ බදුවලට එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැංවීමේ බදු ඇතුළත් වේ.

2.2.20 සේවක ප්‍රතිලාභ මත වූ පිරිවැය

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම

නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම ලෙස හඳුන්වනු ලබන්නේ වෘත්තීය සේවා කාලය නිම වීමෙන් පසු ක්‍රියාත්මක වන නිශ්චිත දායකත්ව සැලසුම හැර අනෙකුත් ප්‍රභේදයන් සේවා ප්‍රතිලාභ සැලැස්මකි. ශේෂ පත්‍රයේ ආයතනික වගකීම් නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම මගින් ගණනය කොට ඇත්තේ 1983 අංක 12 දරණ පාර්තෝෂිත දීමනා ගෙවීම් පිළිබඳ පනතට අනුව වේ. සේවකයෙකු වෙත විශ්‍රාම දීමනා ගෙවීමේ වගකීම පැන නගිනුයේ වසර 5 ක පූර්ණ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවය. මෙම වගකීම ගිණුම් ප්‍රකාශනවල හඳුනා ගෙන ඇත. නිශ්චිත ප්‍රතිලාභ සැලසුමේ හිඟය හෝ අතිරික්තය වර්ෂය සඳහා ගණනය කරනුයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19 ට ප්‍රකාරව වන අතර යොදා ගත් උපකල්පන සටහන් අංක 17හි හෙළිදරව් කොට ඇත.

(ආ) සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

සියලුම සේවක, සේවිකාවන් අර්ථසාධක අරමුදල යටතේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල යටතේ ලියාපදිංචි කොට ඇති අතර අදාළ වර්ෂයේ දී එම සේවක සේවිකාවන් සඳහා ගෙවිය යුතු දායක මුදල රෙගුලාසිවලට අනුව සම්පාදනය කොට ඇත.

සියලුම සේවකයින් සඳහා වූ අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට සම්බන්ධ දායකත්වය විශද්‍රවී සිදු වූ ආකාරයට ලාභ අලාභ සැකසීමේ දී හඳුනා ගත හැක.

2.2.21 ආදායම් හඳුනා ගැනීම

(අ) භාණ්ඩ විකුණුම් ආදායම

භාණ්ඩයක් විකුණුම් ලෙස හඳුනා ගනු ලබන්නේ පාරිභෝගිකයා වෙත භාණ්ඩයේ අවධානම් සහ අයිතිය හුවමාරු වන අවස්ථාවේ දීය.

(ආ) සේවා සැපයුම් ආදායම

සේවා විකුණුම්වලින් ලත් ආදායම් හඳුනා ගනු ලබන්නේ සේවාවේ ප්‍රතිලාභ හුවමාරු වූ අවස්ථාවේ දී වන අතර එම ආදායම අදාල ගිණුම් වර්ෂයේ දී හඳුනා ගැනේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

(ඇ) පොළී ආදායම

පොළී ආදායම හඳුනා ගනු ලබන්නේ මුදල් පදනම මත වේ.

(ඈ) වෙනත් ආදායම්

වෙනත් ආදායම් ද උපචිත පදනම මත හඳුනා ගනු ලබයි.

(ඉ) දේපල, පිරිසත හා උපකරණ බැහැර කිරීමේ ලාභ

දේපල, පිරිසත හා උපකරණ බැහැර කිරීමේ ලාභ/අලාභ හඳුනා ගනු ලබන්නේ එය බැහැර කළ වර්ෂය තුළයි.

2.2.22 වියදම් හඳුනා ගැනීම

(අ) අයහාර වියදම්

සවිස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ දී වියදම් හඳුනා ගනු ලබන්නේ ආදායම් ඉපැයීම සඳහා දැරූ පිරිවැය සහ එය මත සෘජු සම්බන්ධතාවය පදනම් කර ගැනීමෙනි.

එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා දරනු ලබන පිරිවැය, ප්‍රාග්ධන නඩත්තු වියදම් ආදිය මෙහෙය වීමේ වියදම්, ආයතනික වියදම් ආදී කටයුතුවල එලදායිතාවය ඉහල නංවමින් ආදායම් ඉපැයීම සඳහා සිදු කළ වියදම් අයහාර වියදම් ලෙස දැක්වේ. වර්ෂ අවසානයේ මෙහි ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයට ගනු ලබයි.

(ආ) ප්‍රාග්ධන වියදම්

ප්‍රාග්ධන වියදම් දරනු ලබන්නේ වත්කමේ ස්වභාවය වැඩිදියුණු කිරීමටයි. එනම් එලදායිතාවය වැඩි කිරීම සඳහා දරන වියදම් වේ. එසේම ව්‍යාපාරය ඉදිරියට පවත්වා ගෙන යාමට හෝ එහි පරිමාණය වර්ධනය කිරීමට සහ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ප්‍රාග්ධන වියදම් දරනු ලැබේ.

(ඇ) ණය ගැනුම්

ආයතනය ප්‍රධාන ලෙස ණය මුදල් යොදා ඇත්තේ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වැඩි කර ගැනීමට, ප්‍රතිග්‍රහනය සඳහා සහ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටය. මෙහි දී ප්‍රාග්ධන වත්කම් වෙනුවෙන් යොදා ඇති වටිනාකම / තක්සේරු අගය අදාල වත්කම් කාණ්ඩය යටතේ දක්වා ඇති අතර අනෙකුත් සියළුම ණය ගැණුම් ආදායම් ප්‍රකාශයේ ගලපා දක්වා ඇත. ණය ගැණුම් යටතේ පොළී සහ ණය සම්බන්ධ අනෙකුත් වියදම් ද දක්වා ඇත.

(ඈ) ශුද්ධ මූල්‍යමය ආදායම්/වියදම්

මූල්‍යමය ආදායම් ලෙස බැංකු තැන්පතු ආයෝජන සඳහා පොළිය, සේවක ණය නැවත ගෙවීම් සහ මූල්‍යමය වත්කම් වල සාධාරණ අගය වෙනස්වීම් ආදායම් ප්‍රකාශයන්හි සටහන් කරනු ලැබේ. පොළී ආදායම් සංචිත පදනම මත සාධනීය පොළී ක්‍රමය මත හඳුනා ගෙන ඇත.

මූල්‍යමය වියදම් ලෙස පොළී වියදම්/ගෙවීම්, මූල්‍යමය වත්කම් සාධාරණ අගය වෙනස් වීම්, (අපහයන අලාභ) සහ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් කෙරෙහි ඉදිකිරීම් ප්‍රතිග්‍රහනයට අයත් ගොවන වත්කම් ආදායම් ප්‍රකාශයෙහි සාධනීය පොළී ක්‍රමය යටතේ හඳුනා ගෙන ඇත.

(ඉ) බොල් ණය සඳහා වෙන් කිරීම්

මෙම වෙන් කිරීම් හඳුනා ගනු ලබන්නේ වර්තමාන නීතිමය වගකීමක් හෝ අතීතයේ ඇති වූ සම්භර ගනුදෙනු පදනම් කර ගනිමිනි. මෙම ගනුදෙනු නිරවුල් කිරීමේ දී මුදල් ප්‍රවාහ ආයතනයෙන් පිටතට ගලායන අතර මේ සඳහා යොදා ගන්නා වූ උපක්‍රමයක් ලෙස ඇස්තමේන්තුවක් ඇති කිරීම සාමාන්‍යයෙන් සිදු කරයි. තනි තනි ශේෂ සියුම් ලෙස පරීක්ෂා කර බොල් ණය වියදම් හඳුනාගත යුතුය. එසේ හඳුනා ගන්නා පිරිවැය ආවරණය කර ගැනීම උදෙසා ආයතනය විසින් ප්‍රමාණාත්මක ඇස්තමේන්තුවක් ඇති කර ගත යුතුයි.

2.2.23 සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

ආයතනයේ හෝ වෙනත් පරිබාහිර තුන්වන පාර්ශවයක් විසින් කරන්නා වූ ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ආයතනයේ මූල්‍ය ප්‍රතිපත්ති හා තීරණවලට සැලකිය යුතු අන්දමේ බලපෑමක් කල හැකි නම් හා එසේ සිදු වී ඇති නම් ඒ පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවලින් අනාවරණය කළ යුතුය. අදාල තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 23 මගින් හෙළිදරව් කරනු ලබයි.

ආස්ථිත්වයේ සම්බන්ධිත පාර්ශව

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී සම්බන්ධිත ඒකකයන් කිසිවක් නොමැත.

2.2.24 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මෙම ආයතනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය වකු ක්‍රමය අනුව සකස් කර ඇත.

2.2.25 අංශ තොරතුරු

ආයතනය නියැලී සිටින ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ එහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් උපයන ආදායම, දරන ලද වියදම මෙහෙයුම් අංශ තුළ ඇතුළත් වේ. ආයතනයේ අනෙකුත් අංශවලින් සිදුවන ගනුදෙනු සම්භව මෙහෙයුම් අංශ ආදායම් සහ වියදම් හඳුනා ගනු ලබයි. අංශවල සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ කාර්යසාධන තක්සේරු කිරීම සඳහා සියළුම මෙහෙයුම් අංශවල මෙහෙයුම් ප්‍රතිඵල ක්‍රමවත් ලෙස ආයතනයේ කළමනාකාරීත්වය විසින් සමාලෝචනයට ලක් කරනු ලබයි.

මේ සඳහා වෙන් වෙන්ව පවතින මූල්‍ය තොරතුරු ලබාගත හැකිය. මේ තොරතුරු මූල්‍ය ප්‍රකාශන තුළ සටහන් මගින් හෙළිදරව් කර ඇත.

2.2.26 කොටසක ඉපැයුම

සාමාන්‍ය කොටසක් වෙනුවෙන් හිමි ලාභාංශ ආයතනයේ වර්ෂය තුළ ඇති බර තැබූ සාමාන්‍ය කොටස් ගණනින් බෙදූ කල කොටසක ඉපැයුම ලැබේ.

2.2.27 ශේෂ පත්‍ර දිනට පසු සිදු වීම්

ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනයත් මූල්‍ය ප්‍රකාශන අධිකාරී බලයෙන් යුතුව නිකුත් කරන දිනයත් අතර කාලසීමාවේ දී මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ හැකි සතුටුදායක හෝ අසතුටුදායක සිද්ධි ඇති විය හැකිය. මේවා ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් ලෙස හැඳින්වේ.

මෙම සිද්ධි සලකා බලා මූල්‍ය ප්‍රකාශනවල යම් සංශෝධනයන් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීමක් හෝ ගැලපීමක් අවශ්‍ය නම් ඒ අනුව මූල්‍ය ප්‍රකාශන සංශෝධනය කල යුතුය. එලෙස සිදුවීම් හට ගෙන නොමැති නම් ඒ අවස්ථාවල දී ගැලපීමක් අවශ්‍ය නොවේ. තවද අදාල කාලය තුළ ආයතනයේ ගැලපිය යුතු හෝ සටහන් විය යුතු මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ කිසිදු හේතුවක් නොවීය.

2.2.28 වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම්

වාර්තාකරණ දිනට පැවති වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම් මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 24 මගින් හෙළිදරව් කරයි.

2.2.29 මූල්‍ය ප්‍රකාශන සඳහා වගකීම්

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ ලෙස සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා වූ වගකීම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය ප්‍රකාශන වල හෝ ආයතනයේ වටිනා හා වැරදි ඇත්නම් ඒවා සොයා ගෙන ඒවාට පිළියම් යෙදීම, අවශ්‍ය අවස්ථාවල දී නව ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ප්‍රමාණාත්මක ඇස්තමේන්තු ඇති කිරීම, තෝරා ගැනීම, භාවිතය සහ සමාලෝචනය කර අවශ්‍ය විටක සංශෝධනය කිරීමේ වගකීම අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 03 - ආදායම	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
දළ විකුණුම්	3,474,585,182	4,335,976,898
අඩු කළා : ආපසු ව්‍යුහ	(1,005,827)	(1,801,723)
ශුද්ධ විකුණුම් (සටහන 03.01)	3,473,579,355	4,334,175,176
සටහන 03.01 - වෙළඳ අංශ (ශුද්ධ විකුණුම්)	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
රසායනික ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන	696,841,274	767,934,157
තො.ස.තා. නිපැයුම්	456,579,898	604,046,918
කාර්යාල සැපයුම්	619,773,850	532,512,338
රථ වාහන රියර් අංශය	223,230,910	257,081,798
තීරු බදු නිදහස් ප්‍රදර්ශනාගාරය	416,275,725	783,301,510
විදුලි සහ විද්‍යුත් උපකරණ	221,241,408	297,487,998
විශේෂ ව්‍යාපෘති ඒකකය	176,183,621	216,406,431
ගෘහස්ථ උපකරණ හා මෙවලම්	163,266,101	259,173,624
ඉදිකිරීම්, ලෝහ උපකරණ හා මෙවලම්	193,723,958	271,006,723
වෙනත් නොකළ (අනෙකුත්)	306,462,610	345,223,678
	3,473,579,355	4,334,175,176
සටහන 03.02 - අංශ ගත මෙහෙයුම් ප්‍රතිඵල (දළ ලාභ)	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
රසායනික ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන	201,279,967	246,604,335
තො.ස.තා. නිපැයුම්	46,661,751	46,678,195
කාර්යාල සැපයුම්	82,116,062	53,616,357
රථ වාහන රියර් අංශය	24,383,169	18,889,668
තීරු බදු නිදහස් ප්‍රදර්ශනාගාරය	131,094,537	277,264,230
විදුලි සහ විද්‍යුත් උපකරණ	31,741,015	34,722,307
විශේෂ ව්‍යාපෘති ඒකකය	18,758,879	16,218,823
ගෘහස්ථ උපකරණ හා මෙවලම්	27,166,103	32,333,881
ඉදිකිරීම්, ලෝහ උපකරණ හා මෙවලම්	24,150,866	24,742,990
වෙනත් නොකළ (අනෙකුත්)	43,155,354	37,417,186
	630,507,703	788,487,971
සටහන 04 - අනෙකුත් මෙහෙයුම් ආදායම්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
විනිමය මත (ලාභ/අලාභ)	63,010	16,240
විවිධ ආදායම් (සටහන 04.01)	125,996	63,491
ශ්‍රී ලංකා පොලීසි දෙපාර්තමේන්තුව - කොමිස් ආදායම	-	3,080,780
ශ්‍රී ලංකා යුධ හමුදාව - කොමිස් ආදායම	-	12,707,368
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදායම	769,520	685,813
ඉපයු ආදායම සහ අනෙකුත් ආදායම් - ණය/කුලී පිට ගැනුම්	934,288	1,442,481
ස්ථාවර වත්කම් විකිණීම	1,300	19,991
ලැබුණු කුලිය - සෙයිලන්සීට්	753,333	-
	2,647,447	18,016,165

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

(සටහන 04.01) - විවිධ ආදායම	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
හානි වූ අයිතම විකිණීම	114,808	63,391
වෙනත්	11,188	-
	125,996	63,391

සටහන 05 - බෙදා හැරීමේ වියදම්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
විකුණුම් දිරි දීමනා	3,974,337	27,253,955
වෙළඳ සාම්පල් පරීක්ෂාව සහ සාම්පල් වියදම්	3,038,801	2,505,553
ටෙන්ඩර් පත්‍රිකා	2,266,057	2,982,159
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ වියදම්	4,764,522	4,837,837
ගබඩා සහ ප්‍රදර්ශනාගාර කුලිය	25,408,995	29,877,954
ලොරි රථ කුලී/ප්‍රවාහන	3,886,830	9,084,296
සේවා කිරීම් ගාස්තු	756,759	3,461,777
විකුණුම් වියදම් ප්‍රතිපූරණය	13,870,057	14,813,869
ණය වනතුනිරීමේ වියදම් ප්‍රතිපූරණය	1,766,522	1,682,082
වෙළඳ ප්‍රදර්ශන වියදම්	90,310	53,165
බලපත්‍ර ගාස්තු - විකිණීම	506,652	438,456
විදේශ ගමන්	28,100	204,623
වෙළඳ ප්‍රවර්ධන වියදම්	3,597,291	5,290,248
දැන්වීම් ප්‍රචාරණය	1,865,814	5,044,701
භාණ්ඩ පැටවුම් සහ බැරීමේ වියදම්	43,705	88,436
අය කළ නොහැකි වනතු කළ අගය මත බදු	2,399,166	2,523,163
ජාතිය ගොඩනැගීමේ බද්ද	22,793,485	26,615,850
බොල් සහ අඩමාන ණය	183,950	70,424
ආයතනික ගනුදෙනුකරුවන්හට විකුණුම් ප්‍රවර්ධනය	1,002,344	2,277,860
තොග හානි අලාභ	623,514	8,965,684
ණයගැනියන්ගේ හානි අලාභ	880,003	(3,391,900)
	93,747,214	144,680,192

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 06 - තර්ජන විභාග

	2018 / 2019 රු. ගන	2017 / 2018 රු. ගන
වැටුප්	130,022,458	131,058,213
සේ. අ. අ.	25,249,609	25,715,756
සේ. භා. අ.	5,049,922	5,145,201
අතිකාල සහ විශේෂ දීමනා	37,506,919	40,788,685
අලුත් අවරුදු උත්සව අත්තිකාරම්	19,916,968	16,523,446
කොන්ත්‍රාත් සහ අතියම් සේවක වැටුප්	60,150,527	60,505,052
කාර්යමණ්ඩල ප්‍රතිලාභ පිරිවැය	1,239,614	490,696
කම්කරු වන්දි	200,000	-
කාර්යමණ්ඩල සුභසාධනය	7,751,469	6,134,382
කාර්යමණ්ඩල වෛද්‍ය වියදම්	3,908,077	2,855,983
කාර්යමණ්ඩල වාහන සහ ඉන්ධන දීමනා	16,956,705	16,454,366
පවුල් සුභසාධන දීමනා	4,063,000	3,570,000
නිල ඇඳුම්	564,130	1,387,853
ශ්‍රම වියදම්	2,984,655	2,976,520
මරණ පාරිභෝගිකය	400,000	300,000
ලබා නොගත් නිවාඩු සඳහා මුදල්	7,999,164	5,685,541
පාරිභෝගික ප්‍රතිපාදනය	5,214,624	4,151,134
ගමන් සහ යැපීම් දීමනා	6,043,617	5,112,367
විගණන ගාස්තු	2,098,972	226,960
වෘත්තීය සහ උපදේශන සේවා ගාස්තු	561,553	979,900
නෛතික ගාස්තු	187,520	275,832
ලේකම් කටයුතු සහ අනෙකුත් වියදම්	760,035	410,000
අධ්‍යක්ෂවරුන්ගේ වැටුප්	1,720,188	1,740,000
අධ්‍යක්ෂවරුන්ගේ දීමනා	346,800	348,500
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වියදම්	12,850	15,065
රක්ෂණ - සාමාන්‍ය	1,835,451	2,356,607
විරිපනම් සහ බදු	1,165,823	2,954,725
බලපත්‍ර ගාස්තු	280,984	365,297
දුරකථන ගාස්තු	12,953,681	14,366,476
විදුලි ගාස්තු	18,016,725	14,414,405
තැපැල් ගාස්තු	1,850,972	1,679,691
ජල ගාස්තු	2,783,825	2,016,490
පුවත්පත් සහ වාර ප්‍රකාශන	120,693	60,810
මුද්‍රණ සහ ලිපිද්‍රව්‍ය	9,793,662	9,516,595
නඩත්තුව - ගොඩනැගිලි	16,938	145,922
නඩත්තුව - කාර්යාල උපකරණ	7,642,471	11,939,700
නඩත්තුව - ගබඩා උපකරණ	1,702,652	5,715,209
නඩත්තුව - ප්‍රදර්ශනාගාර	13,387,498	11,256,481
නඩත්තුව - රථ වාහන	5,835,964	5,824,475
මෝටර් රථ වාහන ලියාපදිංචිය සහ රක්ෂණය	331,671	286,441
ඉන්ධන සහ ලිහිසි තෙල්	5,644,716	5,676,136
පරිගණක කළමනාකරණ ගාස්තු	127,908	244,768
පරිගණක නඩත්තුව	2,867,821	3,027,882
ක්ෂය කිරීම් - ගොඩනැගිලි	1,661,084	1,661,084
ක්ෂය කිරීම් - රථ වාහන	1,564,823	4,364,829
ක්ෂය කිරීම් - පිරිසහන හා උපකරණ	8,109,246	10,293,020
ක්ෂය කිරීම් - ලී බඩු	7,303,452	6,889,736
ක්ෂය කිරීම් - මෙවලම් හා උපකරණ	362,551	331,296
බදුකරයට ලබාගත් පරිශ්‍රයන් මත ඉදිකළ කාර්යාල/ප්‍රදර්ශනාගාර ක්ෂය වීම	20,169,001	24,987,386
වාහන කුලියට ගැනීම	4,717,846	5,681,570
බැංකු ගාස්තු	15,955,597	13,231,833
කාර්යමණ්ඩල සංවර්ධන සහ පුහුණු වියදම්	396,325	283,920
අධිකාර	438,048	1,254,690
වාහන නැවතුම් ගාස්තු	979,604	1,795,904
	488,926,409	495,474,830

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 07 - ශුද්ධ මූල්‍ය ආදායම / (වියදම)	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
පොළී ආදායම		
කෙටිකාලීන තැන්පතු මත පොළී ආදායම	71,596,082	67,834,169
කාර්ය මණ්ඩල ණය මත පොළිය	916,437	768,175
පෙර ගෙවූ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ ප්‍රතිවර්තනය	1,239,614	490,696
	73,752,132	69,093,040
පොළී වියදම		
අයිතා පොළිය	37,634,854	37,582,837
කෙටිකාලීන භාර ණය පොළිය	117,074,796	108,525,924
කල්බදු පොළිය	392,320	1,356,246
	155,101,970	147,465,006
	(81,349,838)	(78,371,967)

සටහන 08 - ආදායම් බදු වියදම	සටහන්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
වර්ෂය සඳහා ලාභය මත ආදායම් බද්ද - 2017/2018	08.01	-	16,905,232
වර්ෂය සඳහා ලාභය මත ආදායම් බද්ද - 2012/2013		-	1,242,004
වර්ෂය සඳහා ලාභය මත ආදායම් බද්ද - 2014/2015		-	1,390,956
අනුභව කරන ලද ලාභාංශ බද්ද		-	972,259
විලම්බිත බදු වියදම	08.02	(3,827,578)	(1,191,507)
		(3,827,578)	19,318,944

(සටහන 8.1) ගිණුම්ගත ලාභය සහ ආදායම් බද්ද අතර සැසඳීම

මාරතු 31න් අවසන් වසර සඳහා	2019 රු. ශත	2018 රු. ශත
බදුකරණයට පෙර ගිණුම්කරණ ලාභය	(30,868,309)	87,977,147
අනෙකුත් මූලාශ්‍රවලින් ආදායම	(72,349,415)	(68,602,344)
නොඉඩදුන් අයිතම එකතුව	80,077,781	64,653,702
ඉඩදුන් අයිතම එකතුව	(79,655,455)	(59,744,958)
ගලපන ලද ව්‍යාපාරික ලාභය	(102,795,399)	24,283,547
මුළු ව්‍යවස්ථාපිත ආදායම	72,349,415	92,885,891
ඉදිරියට ගෙනා බදු අලාභ උපයෝජනය	(72,349,415)	(32,510,062)
බදු අය කළ හැකි ආදායම	-	60,375,829
28% බැගින් වර්ෂය සඳහා ලාභ මත ආදායම් බද්ද	-	16,905,232

වාර්තාකරණ දිනයට ඉදිරියට ගෙනා උපයෝජනය නොකළ බදු අලාභය රු. 208,716,525/- ක් විය. (2017/18 -රු. 178,270,541/-).

(සටහන 8.2) විලම්බිත බදු වියදම / (ප්‍රත්‍යාවර්තනය)

විලම්බිත බදු වියදම / (ප්‍රත්‍යාවර්තනය) පැන නැගුණේ :	2019 රු. ශත	2018 රු. ශත
විලම්බිත බදු වත්කම් සඳහා වසර තුළ අය කිරීම/(ප්‍රත්‍යාවර්තනය)	(672,434)	(2,451,769)
විලම්බිත බදු වගකීම් සඳහා වසර තුළ අය කිරීම/(ප්‍රත්‍යාවර්තනය)	(1,124,864)	1,260,262
ආයුගණක අලාභ සඳහා වසර තුළ අය කිරීම/(ප්‍රත්‍යාවර්තනය)	(2,030,280)	-
	(3,827,578)	(1,191,507)

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 09 - කොටසක් සඳහා ඉපයුම්

කොටසක් සඳහා මූලික ඉපයුම්

කොටසක් සඳහා මූලික ඉපයුම් ගණනය කරනු ලබන්නේ කොටස් හිමියන්ට ආරෝපණීය ශුද්ධ ලාභය වසර තුළ නිකුත් කළ සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය සංඛ්‍යාවෙන් බෙදීම මගිනි.

	2018 / 2019 රු.	2017 / 2018 රු.
කොටස් හිමියන්ට ආරෝපණීය ශුද්ධ ලාභය (රු. ගත)	(27,040,732)	68,658,203
නිකුත් කර ඇති සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය සංඛ්‍යාව	10,000,000	10,000,000
කොටසක් සඳහා මූලික ඉපයුම්/(අලාභ) රු. ගත	(2.70)	6.87

කොටසක් සඳහා තනුක ඉපයුම්

2019 මාර්තු 31න් අවසන් වූ වසර තුළ කිසිදු අවස්ථාවක නොපිය වූ තනුක භව්‍ය සාමාන්‍ය කොටස් නොතිබුණි. එබැවින් කොටසක් සඳහා තනුක ඉපයුම් ඉහත වාර්තා කරන ලද කොටසක් සඳහා මූලික ඉපයුම්වලට සමාන වේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 10 - දේපළ, පිරිසහ හා උපකරණ

පිරවැය/ප්‍රත්‍යාගණනය	ඉඩම් ගොඩනැගිලි		මදු පදනම් මත ලබාගෙන ඇති ගොඩනැගිලි		මෝටර් රථ වාහන		කාර්යාල උපකරණ		මෙවලම් සහ උපකරණ		ශාඛ නාස්ති හා සවිකිරීම්		එකතුව	
	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන	රු. ගන
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	226,240,000	52,123,790	-	234,575,891	86,209,348	-	30,694,797	53,668,640	3,312,956	68,897,365	755,722,786			
එකතු කිරීම්				6,041,032			7,464,770	4,590,230	312,558	4,150,159	22,558,750			
පැවැත්වීමේ වැය/ගන														
ස්ථාවර වත්කම් බැහැර කිරීමේ පිරවැය							639,500				13,000			652,500
2019 මාර්තු 31 දිනට ශේෂය	226,240,000	52,123,790	240,616,922.63	240,616,922.63	86,209,348	37,520,067	58,258,870	3,625,514	73,034,524	777,629,036				
ක්ෂය වීම/නාති වීම														
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	-	47,691,751	86,250,656	83,356,562	83,356,562	8,385,720	48,261,041	883,992	28,573,874	303,403,596				
වසර සඳහා ක්ෂය ගාස්තුව		1,661,084	25,273,715	1,564,823	1,564,823	3,752,007	4,419,739	362,551	7,303,452	44,337,371				
ස්ථාවර වත්කම් බැහැර කිරීමේදී සම්බන්ධ ක්ෂය						77,000				7,800				84,800
2019 මාර්තු 31 දිනට ශේෂය	-	49,352,836	111,524,371	84,921,384	84,921,384	12,060,727	52,680,781	1,246,544	35,869,526	347,656,168				
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	226,240,000	4,432,039	148,325,235	2,852,786	2,852,786	22,309,076	5,407,599	2,428,963	40,323,491	452,319,189				
2019 මාර්තු 31 දිනට ශේෂය	226,240,000	2,770,955	129,092,551	1,287,964	1,287,964	25,459,340	5,578,089	2,378,970	37,164,998	429,972,869				

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 11 - කොටස්වල ආයෝජන

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
එස් ඊ සී මෙහිකල් ලිමිටඩ්	49,990.00	49,990.00
අඩු කළා : එස් ඊ සී මෙහිකල් ලිමිටඩ් කොටස්වල ආයෝජනයේ අගය කපා හැරීම	(49,990.00)	(49,990.00)
	-	-
ලංකා නැව් සමාගම	20.00	20.00
	20.00	20.00

සටහන 12 අ - කාර්ය මණ්ඩලයට ලබා දුන් ණය

	සටහන්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
ජංගම නොවන			
කාර්ය මණ්ඩල ණය	12.1	9,610,375	8,015,155
පෙර ගෙවුම් කාර්ය මණ්ඩල ප්‍රතිලාභ	12.2	703,808	566,776
		10,314,183	8,581,931
ජංගම			
කාර්ය මණ්ඩල ණය	12.1	4,403,368	4,011,154
පෙර ගෙවුම් කාර්ය මණ්ඩල ප්‍රතිලාභ	12.2	542,438	446,702
		4,945,806	4,457,856
		15,259,989	13,039,787

සටහන 12.1 - කාර්ය මණ්ඩල ණය

වර්ෂය ආරම්භයේ දී ශේෂය	13,039,785	11,330,971
වර්ෂය තුළ ප්‍රදානය කළ ණය	7,494,500	6,572,851
ආපසු අය කර ගත් ණය	(5,274,297)	(4,864,037)
	15,259,988	13,039,785
පෙර ගෙවූ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ වෙත පැවරුම	(1,246,245)	(1,013,476)
වසර අවසානයේ දී ශේෂය	14,013,743	12,026,309
ජංගම නොවන	9,610,375	8,015,155
ජංගම	4,403,368	4,011,154
	14,013,743	12,026,309

සටහන 12.2 - පෙර ගෙවූ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ

වසර ආරම්භයේ දී ශේෂය	1,013,476	896,097
වසර තුළ එකතු කිරීම්	787,258	608,075
ක්‍රමක්ෂය	(554,464)	(490,696)
වසර අවසානයේ දී ශේෂය	1,246,270	1,013,476
ජංගම නොවන	703,808	566,776
ජංගම	542,438	446,701
	1,246,246	1,013,477

සමාගම සහනදායී අනුපාත යටතේ සේවකයන්ට ණය ලබා දෙයි. ඒ හා සමාන ණය සඳහා වෙළඳපොළ ආශ්‍රිත අනුපාත භාවිත කරමින් අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම මගින් සේවක ණයවල සාධාරණ වටිනාකම තීරණය කරනු ලැබේ. සේවක ණයවල පිරිවැය සහ සාධාරණ වටිනාකම අතර වෙනස්කම් හඳුනා ගනු ලබනුයේ පෙර ගෙවූ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ ලෙසය. මෙම ණය ක්‍රමක්ෂය පිරිවැයට මිනිනු ලැබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා පොළීය	7%	7%
වෙළඳපොළ පොළී අනුපාත	12%	12%

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 12 ආ - පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමය	සටහන්	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
ජංගම නොවන			
දළ ආයෝජනය	12.3	2,943,376	2,299,237
අඩු කළා : නොඉපැයූ මූල්‍ය ආදායම	12.4	(352,543)	(227,915)
		2,590,833	2,071,322
ජංගම			
දළ ආයෝජනය	12.3	4,237,734	4,240,375
අඩු කළා : නොඉපැයූ මූල්‍ය ආදායම	12.4	(803,679)	(685,190)
		3,434,055	3,555,187
		6,024,888	5,626,509

සටහන 12.3 - දළ ආයෝජනය			
වසර ආරම්භයේ දී ශේෂය		5,626,509	8,966,365
වසර තුළ දළ ආයෝජනය		4,994,198	4,974,634
අඩු කළා : ලැබුණු කුලී		(4,595,819)	(8,314,490)
		6,024,888	5,626,509
එකතු කළා : නොඉපැයූ මූල්‍ය ආදායම		1,156,222	913,105
වසර අවසානයේ දී ශේෂය		7,181,110	6,539,614
ජංගම නොවන			
ජංගම		2,943,376	2,299,237
ජංගම		4,237,734	4,240,375
		7,181,110	6,539,612

සටහන 12.4 - නොඉපැයූ මූල්‍ය ආදායම			
වසර ආරම්භයේ දී ශේෂය		913,105	1,321,535
වසර තුළ ලබා ගත් ණය		1,137,338	1,177,030
අඩු කළා: වසර සඳහා පොලී ආදායම		(894,221)	(1,585,460)
වර්ෂය අවසානයේ දී ශේෂය		1,156,222	913,105
ජංගම නොවන		352,543	227,915
ජංගම		803,679	685,190
		1,156,222	913,105

සටහන 13 - තොග	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
අවසන් තොගය	611,541,580	821,082,524
මාර්ගස්ථ භාණ්ඩ	55,789,003	62,651,015
හානි වූ සහ සෙමෙන් අලෙවි වන තොග සඳහා ප්‍රතිපාදනය	(12,248,760)	(11,625,245)
	655,081,823	872,108,293

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 14 - වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
වෙළඳ ණයගැතියෝ	815,411,249	898,985,241
ණයගැති හානි සඳහා අඩු කිරීම්	(8,905,261)	(8,025,258)
	806,505,988	890,959,983
උත්සව අත්තිකාරම්	2,601,750	2,728,000
විදුලිය සඳහා තැන්පතු	825,000	163,000
ආරක්ෂිත තැන්පතු - ජා.ඉ. බැංකුව	1,061,156	1,031,266
කුලී මුදල් තැන්පතු	22,164,288	17,958,185
විවිධ තැන්පතු	606,500	506,500
වරාය අධිකාරිය - PVQ	50,000	50,000
පෙර ගෙවුම්	3,722,673	366,108
සුළු මුදල්වලින් කාර්ය මණ්ඩල අත්තිකාරම්	26,500	52,000
ඇපකර - මහජන බැංකුව	600,000	600,000
ලැබිය යුතු එකතු කළ අගය මත බදු	-	143,958
ලැබිය යුතු පොළීය	25,810,101	25,509,624
ආදායම් බදු ස්වයං තක්සේරු කිරීම් මත ගෙවීම්	2,776,691	-
ලැබියයුතු රඳවාගත් එකතු කළ අගය මත බදු	37,901	-
රඳවා ගැනීමේ එකතු කළ අගය මත බදු	1,239,708	1,240,734
අධ්‍යාපන දෙපාර්තමේන්තුව	7,784,039	7,784,039
විවිධ විදුලි අත්තිකාරම්	1,503,113	1,983,449
සේවා සඳහා අත්තිකාරම්	1,830,476	666,185
අනෙකුත් ගෙවිය යුතු දෑ මත අත්තිකාරම්	4,517,081	4,517,081
ටෙන්ඩර් සහ අනෙකුත් තැන්පතු	97,200	367,025
බදු කුලී අත්තිකාරම් ගෙවීම්	-	15,000
පොළීය මත රඳවා ගැනීමේ බද්ද	3,650,406	-
නැව් ගාස්තු ඇප සහතික ආත්තිකය - මහජන බැංකුව	-	-
නැව් ගාස්තු ඇප සහතික ආත්තිකය - සම්පත් බැංකුව	10,730,000	-
කාර්ය මණ්ඩල ණයගැතියෝ - වැටුප් අත්තිකාරම්	36,000	33,000
ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම	1,074,440	1,074,440
ගංවතුර සහන එකතු කිරීම් ගිණුම	-	263,085
අබලි බැටරි පාලන ගිණුම	384,997	-
සයන්ටර් ටෙක්නොලොජීස් (පුද්) සමාගම	1,805,000	-
ණය / කුලීපිට ගැනුම්, කුලී, රක්ෂණ සහ අනෙකුත් ලැබිය යුතු දෑ	3,272,576	2,781,626
	904,713,585	960,794,288

ණයගැති හානි පිළිබඳ සටහන මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් යටතේ ඇතුළත් කිරීමට නියමිතය.

ණයගැති හානි වීම් අලාභ සාමූහික හානි නිර්ණායක පදනමින් ගිණුම්ගත කිරීමට සංස්ථාවේ කළමනාකාරිත්වය තීරණය කර ඇති අතර වසර 1කට වැඩි කාලසීමාවට වැඩි ණයවලින් 5%ක ප්‍රතිශතයක් ගණනය කර ඇත.

සටහන 15 - ඇතැති මුදල් සහ මුදලට සමාන දෑ	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
බැංකුවේ ඇති මුදල්		
ලංකා බැංකුව (ගි.අ. 8859546)	270,658	270,658
සම්පත් බැංකුව (ගි.අ. 000930000337)	-	491,890
ලංකා බැංකුව (ගි.අ. 1060)	20,097	20,347
මහජන බැංකුව - කුරුණෑගල	389,830	1,692,691
මහජන බැංකුව - නුවර	864,892	3,765,446
මහජන බැංකුව - මාතර	1,281,302	6,806,415
මහජන බැංකුව - කල්මුණේ	687,610	663,731
මහජන බැංකුව - පොලොන්නරුව	1,726,542	1,157,094
සුළු මුදල් අග්‍රිමය	544,139	572,551
ඇතැති මුදල්	31,396,508	23,593,507
	37,181,578	39,034,331

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 16 - පොළී ගෙවන වගකීම් - කල්බදු

	නිසාන් ජීප් රථය WPKX 9352 රු. ශත	ඇල්ටේ කාරය KY 6145 / KY 6148 රු. ශත	එකතුව රු. ශත
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	4,364,643	1,207,643	7,336,353
අඩු කළා : වාරික ගෙවීම්	(4,364,643)	(1,035,000)	(7,163,710)
2019 මාර්තු 31 දිනට ශේෂය	-	172,643	172,643
විලම්බිත පොළීය			
2018 අප්‍රේල් 01 දිනට ශේෂය	390,635	95,921	603,588
අඩු කළා : වර්ෂය තුළ අයකිරීම්	(390,635)	(93,054)	(600,721)
2019 මාර්තු 31 දිනට ශේෂය	-	2,867	2,867
පොළී දරන වගකීම් - ජංගම නොවන			
2019 මාර්තු 31 දිනට ශේෂය	-	-	-
පොළී දරන වගකීම් - ජංගම			
2019 මාර්තු 31 දිනට ශේෂය	-	169,776	169,776

සටහන 17 - විශ්‍රාම ප්‍රතිලාභ වගකීම්

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
වසර ආරම්භයේ දී ශේෂය	29,317,174	24,217,549
වසර තුළ වෙන් කළ ප්‍රතිපාදනය	6,822,026	9,794,731
වසර තුළ සිදු කළ ගෙවීම්	(5,923,993)	(4,695,106)
වසර අවසානයේ දී ශේෂය	30,215,207	29,317,174

ප්‍රතිලාභ ගණනය කිරීම පිණිස කළමනාකාරිත්වය විසින් යොදා ගනු ලැබ ඇති තක්සේරු ක්‍රමය වනුයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 19 'කාර්ය මණ්ඩල ප්‍රතිලාභ' මගින් නිර්දේශ කරනු ලැබ ඇති 'ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමයයි'.

වසර මුළුලෙග් විශ්‍රාම ප්‍රතිලාභ වගකීමේ සංවලනය පහත පරිදි වේ.

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
පොළී වියදම	3,518,060	2,477,383
වත්මන් සේවා වියදම	1,696,563	1,673,751
කාර්ය මණ්ඩල පිරිවැයේ ඇතුලත් කර ඇති මුළු ප්‍රමාණය	5,214,623	4,151,134
හඳුනා ගත් සත්‍ය ශුද්ධ ලාභ/අලාභ	1,607,402	5,643,597
හඳුනා ගත් මුළු විස්තීර්ණ ආදායම	6,822,025	9,794,731

කළමනාකාරිත්වය විසින් භාවිත කරනු ලැබූ ප්‍රධාන උපකල්පනයන්ට පහත දැ අන්තර්ගත වේ.

මූල්‍ය උපකල්පන	31.03.2019	31.03.2018
වාර්ෂික පොළී අනුපාතය	12%	12%
වැටුප් වැඩි වීමේ අනුපාතය	1%	1%
කාර්ය මණ්ඩල පිරිවැටුම් සාධකය	5%	2%
විශ්‍රාම යාමේ වයස (අවුරුදු)	60	60

සමාගම ප්‍රවර්තන ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව පවතිනු ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 18 - ශුද්ධ විලම්භිත බදු වගකීම (වත්කම)

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
වසර ආරම්භයේ දී ශේෂය	(8,049,773)	(8,438,473)
වසර සඳහා ප්‍රතිපාදනය/ප්‍රතිවර්තනය	(3,377,505)	(1,191,507)
වසර සඳහා ප්‍රතිපාදනය/ප්‍රතිවර්තනය	-	1,580,207
වසර අවසානයේ ශේෂය	(11,427,278)	(8,049,773)

විලම්භිත බදු ගණනය කරනු ලබන්නේ ස්ථාවර වත්කම්වල ධාරණ වටිනාකම සහ බදු අය කළ හැකි එක් එක් ක්‍රියාකාරකම මගින් විශ්ලේෂණය කළ පරිදි වචන වත්කම්වල බදු ලියා තළ අගය අතර තාවකාලික වෙනස්කම් ලෙසය.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම්වල ධාරණ වටිනාකම් ආශ්‍රිත කාල වෙනස්කම්වලින් පැන නගින බදු බලපෑමේ සැසඳුම් පහත පරිදිය.

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
සෙමින් අලෙවි වන තොග සඳහා ප්‍රතිපාදනය	3,429,653	(3,255,069)
බොල් සහ අඩමාන ණය සඳහා ප්‍රතිපාදනය	2,493,473	(2,247,072)
සේවක ප්‍රතිලාභ වගකීම	8,460,258	(6,628,602)
බදු කාර්යයන් සඳහා ත්වරිත ක්ෂය	(2,956,105)	4,080,970
	11,427,279	(8,049,773)

සටහන 19 - කෙටිකාලීන ණය ගැනුම්

	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
ජංගම නොවන වගකීම්		
කාලීන ණය - මහජන බැංකුව	32,558,000	48,182,000
කාලීන ණය - සම්පත් බැංකුව - කල්බදු	3,125,430	9,584,780
	35,683,430	57,766,780
ජංගම වගකීම්		
දිගුකාලීන		
කාලීන ණය - මහජන බැංකුව	15,624,000	15,624,000
කාලීන ණය - සම්පත් බැංකුව - කල්බදු	8,750,180	24,999,600
	24,374,180	40,623,600
කෙටිකාලීන		
කාලීන ණය - මහජන බැංකුව	403,947,524	350,107,546
කාලීන ණය - සම්පත් බැංකුව	228,253,059	340,847,314
කාලීන ණය - NDB බැංකුව	122,019,094	144,496,916
	754,219,677	835,451,776
	778,593,857	876,075,376
මුළු ණය වගකීම	814,277,287	933,842,156

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 20 - වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ	2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
වෙළඳ ණයහිමියෝ	433,500,823	563,476,351
විදේශ ආනයන වගකීම	230,462,601	112,322,682
ජාතිය ගොඩනැගීමේ බද්ද	2,128,844	1,989,486
උපචිත වියදම්	30,859,734	38,610,801
ගෙවිය යුතු එකතු කළ අගය මත බදු	10,063,285	14,636,240
අනෙකුත් ණයහිමියෝ - විවිධ	4,698,029	1,638,548
විගණන ගාස්තු	2,304,000	453,920
ආරක්ෂිත තැන්පතුව - ජා. ඉ. බැංකුව	1,061,156	1,031,266
සේ. අ. අ.	3,489,849	3,588,728
සේ. තා. අ.	418,782	430,647
කාර්ය මණ්ඩල ණයහිමියෝ - නැවත බැංකු ගත කළ වැටුප් ආදිය	146,883	781,065
වැටුප් අඩු කිරීම්	332,475	617,580
වැටුප් අඩු කිරීම් - කාර්ය මණ්ඩලය සහ අනෙකුත්	-	57,244
කාර්ය මණ්ඩල සඳහා සහන ඇති කිරීමේ අරමුදල	225,021	488,105
වීඛිසි ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්	1,041,629	1,041,629
සාලා වින්ට්‍රයිසස්	95,507	95,507
අධ්‍යක්ෂ (පුද්) සමාගම	1,920,661	1,920,661
ලාභාංශ බදු	-	972,259
ආපසු ගෙවිය යුතු ටෙන්ඩර් තැන්පතු	60,070	5,000
ගෙවිය යුතු රඳවා ගැනීමේ බද්ද	9,478	-
අඩලි බැටරි පාලන ගිණුම	-	115,200
වීටිසලාට් ණය කාඩ්පත්	748,683	748,683
නොමිලේ හිකුත් කරන භාණ්ඩ පාලන ගිණුම	32,736	1,004,115
මුද්දර ගාස්තු වියදම් අය කර ගැනීම	30,250	32,650
ණය/කුලීපිට ගැනුම් අත්තිකාරම	1,266,905	167,984
කල්බදු උපකරණ සඳහා ණයහිමියෝ	182,625	13,500
වසර අග අලෙවි ප්‍රවර්ධනය සඳහා ලැබුණු මුදල	-	5,054,907
ලැබිය යුතු මුදල් - යාපනය ප්‍රදර්ශනාගාරය	415,128	358,568
ණය/කුලී පිට ගැනුම් සඳහා ගෙවිය යුතු රක්ෂණය	56,098	56,098
ණය/කුලී පිට ගැනුම් සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තු	8,870	3,090
ස්ටැෆ් මෝටර් (පුද්) සමාගම	28,000	28,000
රඳවා ගැනීම	2,746,906	2,098,458
සේවා කොන්ත්‍රාත් මත රඳවා ගැනීම	972,288	421,127
සයන්ටර් ටෙක්නොලොජීස් (පුද්) සමාගම	-	(2,031,125)
ආදායම අහිමි වීම පියවීමේ ගිණුම - යාපනය ප්‍රදර්ශනාගාරය	238,765	-
	729,546,081	752,228,973

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 21 - බැංකු අයිරා		2018 / 2019 රු. ශත	2017 / 2018 රු. ශත
මහජන බැංකුව (ගිණුම් අංකය 004100120210918)		359,036,652	380,942,013
සම්පත් බැංකුව - DFS (ගිණුම් අංකය 002930006974)		20,195,355	10,826,465
සම්පත් බැංකුව (ගිණුම් අංකය 000930000337)		352,453	-
ජා. ස. බැංකුව (ගිණුම් අංකය 101000160408)		9,436,894	9,447,240
		389,021,354	401,215,719

සටහන 22 රජයේ ප්‍රදානය විලම්භිත ආදායම් ගිණුම

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මහා පරිමාණ ප්‍රදර්ශනාගාරයක් ඉදිකිරීම සඳහා පහත දැක්වෙන රජයේ ප්‍රදානය ලැබුණි.

2017/18 -	රු. 41,488,113.60
2018/19 -	රු. 9,559,023.90
	<u>රු. 51,047,137.50</u>

නාරාහේන්පිට මහා පරිමාණ ප්‍රදර්ශනාගාරය වසර 30ක කාල සීමාවක් සඳහා වූ බදුකර දේපළකි. නමුත් සමස්ත ප්‍රාග්ධන වියදම් වසර 3කට පෙර දැරුවක් වන අතර ගිණුම් ප්‍රමිත ප්‍රකාරව වසර 13ක සාමාන්‍ය ක්ෂය ප්‍රතිපත්තිය යොදා ගන්නා ලදී. ඉහත රජයේ ප්‍රදානය පසුකාලීනව ලැබුණු අතර ශ්‍රී. ලං. හි. ප්‍ර. 20 අනුව ගිණුම්කරණ ක්‍රමවේදය යොදා ගනිමින් වත්කමේ ධාරණ වටිනාකම ගණනය කිරීමේ දී ප්‍රදානය අඩු කරන ලදී. ක්ෂය වත්කමක ජීවිත කාලය පුරා අඩු කළ ක්ෂය වියදමක් ලෙස ලාභ හා අලාභයන්හි මෙම ප්‍රදානය හඳුනා ගනු ලැබේ. ඒ අනුව 2027/28 වසර දක්වා වන ඉතිරි වසර 10ක කාලසීමාව සැලකිල්ලට ගනිමින් 2018/19 වසරේදී රු. 5,104,713.75 ක් අය කර ගන්නා ලදී.

සටහන 23 - සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු

අ) ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24 - 'සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම' ප්‍රකාරව, ප්‍රධාන කළමනාකරණ පිරිස් යනු අස්තිත්වයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මග පෙන්වීම සහ පාලනය කිරීම සඳහා අධිකාරිය සහ වගකීම ඇති අය වේ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය (විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂවරුන් ඇතුළුව), අධ්‍යක්ෂ මණ්ඩලයට ආසන්නම පහළ මට්ටමේ සිටින සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සංස්ථාවේ ප්‍රධාන කළමනාකරණ පිරිස් ලෙස වර්ගීකරණය කර තිබේ.

(i) අධ්‍යක්ෂවරුන් සඳහා ණය

සමාගමේ අධ්‍යක්ෂවරුන්ට කිසිදු ණයක් ප්‍රදානය කොට නොමැත.

(ii) ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග වෙනත් ගනුදෙනු

මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන 23 (අ-iii)හි හෙළිදරව් කර ඇති ගනුදෙනු හැර ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග වෙනත් කිසිදු ගනුදෙනුවක් සිදු කර නොමැත.

සටහන 24 - ප්‍රාග්ධන වගකීම්

2019 මාර්තු 31 දිනට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ගිවිසුම්කර ප්‍රාග්ධන වියදම් නොතිබුණි.

සටහන 25 - වාර්තාකරණ දිනට පසු සිදුවීම්

ශේෂ පත්‍ර දිනයෙන් පසුව සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය කොළඹ 2 නවමි මාවතේ අංක 100 දරන ස්ථානයේ සිට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙනයාම. සංස්ථාවේ වත්මන් පිහිටීම මහනගර ජාතික ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද ප්‍රදේශය යටතට අයත් බැවින් සහ මාසික කල්බදු කුලී ගෙවීමත් පවතින නාරාහේන්පිට ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ පවතින ප්‍රයෝජනයට නොගත් ප්‍රදේශයෙන් ප්‍රයෝජන ගැනීම පිණිස සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය එහි වත්මන් පිහිටීම වන අංක 100 නවමි මාවතේ සිට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය කරා රැගෙන යාම සිදුවනු ඇතැයි සංස්ථාවේ කළමනාකාරිත්වය අදහස් කරයි. කෙසේ වෙතත්, නව සංවර්ධනය සිදුවන විට දී සංස්ථාවේ ශේෂ පත්‍රය ශක්තිමත් කරනු පිණිස සංස්ථාවේ වත්මන් ඉඩම සහ ගොඩනැගිල්ල ප්‍රත්‍යාගණනය කිරීම සිදු කරනු ඇත.

සටහන 26 - සංසන්දනාත්මක තොරතුරු

සංසන්දනය පහසු කිරීම පිණිස, පෙර වර්ෂය හා සම්බන්ධ අදාළ ශේෂ ප්‍රවර්තන වසරේ වර්ගීකරණයට අනුකූල වන සේ නැවත වර්ගීකරණය කර ඇත.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් - 2018/2019

සටහන 27 - මූල්‍ය අවදානම් කළමනාකරණය

දළ විශ්ලේෂණය

මූල්‍ය උපකරණ භාවිතයෙන් පහත දැක්වෙන අවදානම්වලට සංස්ථාව නිරාවරණය වේ.

- ණය අවදානම
- ද්‍රවශීලතා අවදානම
- වෙළඳපොළ අවදානම (ව්‍යවහාර මුදල් අවදානම සහ පොළී අනුපතා අවදානම ඇතුළුව)

ඉහත එක් එක් අවදානම වෙත සංස්ථාවේ නිරාවරණය පිළිබඳ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු සහ අවදානම මැනීම සහ කළමනාකරණය කිරීම සඳහා සංස්ථාවේ අරමුණු, ප්‍රතිපත්ති සහ පටිපාටි මෙම සටහන ඉදිරිපත් කරයි.

අවදානම් කළමනාකරණ රාමුව

සංස්ථාවේ අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය සඳහා සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. සංස්ථාවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති ස්ථාපනය කරනු ලබනුයේ සංස්ථාව විසින් මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීමටත්, උචිත අවදානම් සීමා සහ පාලන පැන විමටත් අවදානම් සහ සීමාවන්ට අනුගත වීම අධීක්ෂණය කිරීමටත්ය. වෙළඳපොළ තත්ත්වයන් සහ සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව කිරීම පිණිස අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ පද්ධති නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලැබේ.

ණය අවදානම

ණය අවදානම යනු පාරිභෝගිකයකු හෝ මූල්‍ය උපකරණයක ප්‍රතිපාර්ශවය සිය ගිවිසුම්කර බැඳීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් සිදුවන මූල්‍ය අලාභය වන අතර එය මූලික වශයෙන් පැන නගිනුයේ පාරිභෝගිකයින්ගෙන් සහ ආයෝජන සුරැකුම්පත්වලින් සංස්ථාවට ලැබිය යුතු දෑ වලිනි.

ද්‍රවශීලතා අවදානම

ද්‍රවශීලතා අවදානම යනු මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් ලබා දීම මගින් පියවනු ලබන තම මූල්‍ය වගකීම් ආශ්‍රිත බැඳීම් සපුරාලීමේ දී සංස්ථාව මුහුණ දෙන අවදානම වේ. මෙම අවදානම කළමනාකරණය කිරීමේ දී සංස්ථාවේ ප්‍රවේශය වනුයේ, පිළිගත නොහැකි අලාභ හෝ සංස්ථාවේ කීර්තිනාමයට සිදුවන හානිවලින් තොරව, ගෙවිය යුතු අවස්ථාව වන විට තම වගකීම් සපුරාලීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් තමන් සතුව සැම විටම පවතින බව හැකිතාක් දුරට සහතික කිරීමයි.

ද්‍රවශීලතා අවදානම මැනීම සහ අවම කිරීම පිණිස සංස්ථාව තම ශුද්ධ මෙහෙයුම් මුදල් ප්‍රවාහය සමීපව අධීක්ෂණය කර, මුදල් හා මුදල් සමාන දෑ ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගත් අතර මූල්‍ය ආයතනවලින් එකක වූ අරමුදල් පහසුකම් ලබා ගන්නා ලදී.

වෙළඳපොළ අවදානම

වෙළඳපොළ අවදානම යනු විදේශ විනිමය අනුපාත, පොළී අනුපාත ආදිය වැනි වෙළඳපොළ මිල වෙනස්වීම්, සංස්ථාවේ ආදායම හෝ මූල්‍ය උපකරණවල එහි කොටස් වටිනාකම කෙරෙහි බලපෑමේ අවදානමයි. වෙළඳපොළ අවදානම කළමනාකරණය කිරීමේ අරමුණ වනුයේ ලාභ ප්‍රශස්ත කරමින් පිළිගත් පරාමිතීන් තුළ වෙළඳපොළ අවදානම් පාලනය හා කළමනාකරණය කිරීමයි.

පොළී අනුපාත අවදානම

පොළී අනුපාත අවදානම යනු වෙළඳපොළ පොළී අනුපාතවල වෙනස්කම් හේතුවෙන් මූල්‍ය උපකරණවල සාධාරණ වටිනාකම හෝ අනාගත මුදල් ප්‍රවාහ විචලනය වීමේ අවදානමයි. වෙළඳපොළ පොළී අනුපාත ප්‍රධාන කොටස සම්බන්ධ වනුයේ සංස්ථාවේ දිගුකාලීන ණය බැඳීමට සහ පාවෙන පොළී අනුපාත සහිත ආයෝජනයන්ටය. කෙසේවෙතත්, වාර්තාකරණ දිනයට සැලකිය යුතු පොළී අනුපාත අවදානමක් ඇතිකරන්නා වූ ප්‍රමාණාත්මක දිගුකාලීන පාවෙන අනුපාත ණය ගැනුම් හෝ තැන්පතු සමාගම සතුව නොමැත.